

සප පුරා සෙනක මාලන් ලද කැඳා ගාලන් ඇවිද යමින් එම්  
සාරය සාරල තෘප්තිමල මානට හිඳුනක ලබා අදාළින් පෙන්වනේයි  
තේ නී මාර්ග්‍රැවලට තැනි ව තුළුණ දුන් ද්‍යාපර මිටිද  
ලුප්පල් පිටිවර්ධනවත්

ඡලධල සිරිමි, පුරුෂිටිම මැද සාමුන් ව හිද තිවුරේ ව  
ජාත්‍යරුවය මාවර පෙන්නක ගෙළඹ මෙය එලි ද්‍යින තෙක්  
ඛැහැටි විදි අධ්‍යාපන ආචාර්යාවලය මේවිය තරන දමයන්ටිවත්  
මෙම ඇවිනා ලිදුකුව ප්‍රදහා රෙනා පෙරවිදනක් දැඩුව  
මානුෂි විශ්ව විද්‍යාලුවය මානව සම්පන් අභිවිරෝධන ආයතනයේ  
ජාත්‍යරුව ප්‍රජාරය ඇමාර සිරිලුමරුහම මෙහෙවත්  
නන් අපුරින් උද්‍යි උරසාර කළ සැමැවත්  
මානුරව පෙරදුටුව මානුද්‍යනාව පළ කරමි.

### මිලක් කන්දේගම

අධ්‍යාපක ජනරාල්  
මසාමාද්‍යනාම් මාවිපල සහ කාමි පුහුණු  
මධ්‍යාස්ථානය  
සංස්කරණ උද්‍යුගල  
0776077604, 071-6009891  
066-3004477  
066-2244061

### මෙමගින්

සිරිමි මාවිනා

1. මෙමගින් රඟා මාවිනා

2. සාරල ඇල පාකාව

3. ප්‍රේරිතයදී උසේ රෙටි මාවිනා මිශ තැංක් මාවිනා ඇමුණු ඇතුළුවේ

I මෙම මාවිනාන් පියවර

II මෙම මෙම පැලිව

(a) ජ්‍යා මාවිනා දුඩු මෙම මෙම පැලිව

4. මාවිනා මිලය පාරිවිරි සිරිමි (නාමන් පැලිව)

5. ආධ්‍යාත්‍රික මිලය මාවිනා ගැනීම (පුදු පුරා පැවැත්වීම්)

6. ප්‍රිං විං පාශ්‍යමිල (පාරිජ්‍යින විං සාක් සිරිමි)

I මාවිනා ගාස්ති ඉමිය

II මාවිනා මිල ගාස්ති ඉමිය

III පාකාව ඉමිය

IV කන්දේගමදර ඉමිය

V විල ඉමිය

7. මාවිනා මිලය මාවිනා ගැනීම (ස්වාමාවින මිලය)

8. අදාළිය මිශ මාවිනා

9. මාවියන්ට තුළුණ දැඩි මිද මූල්‍ය ප්‍රජා ඇවිදු

10. මෙම විරු වින සාමුන්වලන් ආරක්ෂා මරුණියි. දෙනා මාවිනා මිලය මාවිනා ගැනීමේද මාවිනා ගැනීමේද

11. ගොන්ටික බලය ඔයාදාමහන පොජනාර ගැටුව  
විසදාහන්නේ නෙයේද?
12. ගොන්ටික බලය ඔයාදා මහන කාලී ගැටුව  
විසදාහන්නේ නෙයේද?
13. ආධ්‍යාත්මික බලය උපයෝගී කරගෙන පොජනාර ගැටුව  
විසදා ගන්නේ නෙයේද?
14. රෙඛාත්මික බලය උපයෝගී කරගෙන විභාවිත් වින සංඛ්‍යාත්මක  
ආරක්ෂා කරගන්නේ නෙයේද?
15. ආධ්‍යාත්මික බලය උපයෝගී කරගෙන විභාවිත් කාලීන්ගෙන්  
යොරු ගන්නේ නෙයේද?
16. ගොජික බලය උපයෝගී කරගෙන කාලීන්ගෙන් වන භාණි  
විශ්වාසන්නේ නෙයේද?
17. ගොජික බලය ඔයාදාමහන කාලීන්ගෙන් යොරු ගැනීම
18. ගොජික බලය උපයෝගී කරගෙන පොජනාර ගැටුව  
විසදා ගන්නේ නෙයේද?
19. ගොඩිනෑහා භා සම්බන්ධ වැදුණේ කරුණු කිහිපයක්

### විවිධ ප්‍රධාන ත්‍රිත්වය

“අදි අඟ් මූණ මිශ්වෝ අඟ්න් හඳුන් වැව ඔයෙක්”  
යන විශ්වෝ ගොඳ ජන වහාරි රු ඉතා ජ්‍යෙෂ්ඨ තිබාත්. පැය  
බැඳුම් මෙතු මිටින් ගොඳනා සඳහ ගුරුත්ව පෙන්වන් එය මිනා  
ජොඩි. ටෙශයුදින් ත යායාරු යන වාර්ෂික්තියක වූ ගොඩිනෑහා  
ප්‍රධාන ඕ ත්‍රිත්වෝය වූ ඇඟ් රෙවි පුරුණ් ගොඳ ජ්‍යෙෂ්ඨ පැරිසරය  
නා අනුගෙන එ පැරිසර මින්නාලී එ අසාමා දාන්තින් සඳහ වැඩුණ්  
සුදුරු තියාරාන ඉතා ගරුත්ව ප්‍රකාශයුත්. රු පා පෙනී මිටින් ත  
දුක්වුම් එම් ගැටුව විශ්ව කිරීම ඇඟ් තේ ඇඟ් කුණු මිශ්වාන්  
අනුගැමනාය සඳහ පැවත එ ආයවිතින වූ ගොඩිනෑහා භා පැක්දෙනු  
අද්‍යිතිය ත්‍රිත්වා පෙන්වන් ගැඹු පැහැදු මුරුනා භාවි පෙනී.

ජොඩිනෑහාන් නායිලිජින් එ තියැලි පැරිසරය භා සඳහ  
කේවා රට්ටිවකට ලුරු පුරුද එ එම්පි ඇශ්විය තෙම් පැවැලුම් යන  
සංකෘත්‍ය මිශ්වේ හැඳු වැවි ත්‍රිත්ව වැඩුන් මිශ්වාන් ඇම් ඇඟ්  
රෙවි ඇදටත් එව දැය ඇදිරිව රාජා ගොඳ ඇඟ් වියි ත්‍රිත්ව සැඳුන්  
සිංහලිවනා ගොඳම් දී? පැමුදුරු පරුහන විටි මිදු සඳහුන් ඇල  
ජොඩු පුරුහා එට රු පාරා යවා අභ්‍යන්තර යානාරාමය යන විශ්වුවිලි  
ලද්දදා එව මුණුන් මිශ්වන් භැර ගෙ වැඩුණු දී? ඒ ගොඩිනෑහා කුණුන්  
මිශ්වන්ගේ මුණුදුරු පරුහුරුකර, ‘හැමි සඳහා ඔවුන් යෙහෙන මිය  
රාමියකට. ගොඩුන්ගේ ගොඩින් යැමි සුව්‍යන්ගේන් සැමිජ්‍යාවය  
දුරෙන ගැනීමට මිදු එ තියික නෙහුරි ගොඩා සම්ප්‍රේදා දී’


‘ උභායා සම්ප්‍රේදා දුරෙන දී එ රෙවි පැඹුම් නැත  
වන්නේ දුරෙයෝ පැවුරු ඇදටත් රේ පාරුමියික ගොඩිනෑහා  
ඇම්තාක එ නැත. එම්ලින් එව රාජා නැත. මිදු පිශ්වාන් සඳහ  
පැමින් මිශ්වන්ගේ මුණුදුරු පරුහුරුකර, ‘හැමි සඳහා ඔවුන් යෙහෙන මිය  
රාමියකට. ගොඩුන්ගේ ගොඩින් යැමි සුව්‍යන්ගේන් සැමිජ්‍යාවය  
දුරෙන ගැනීමට මිදු එ තියික නෙහුරි ගොඩා සම්ප්‍රේදා දී’

ඡොඩිනෑහා දුදුධ ජය අන්න එව සම්භාසය පැලා පැතිර  
පැවත්නා අලඩ මෙශ්විලින් මිදු, මානායික විභාවිත් විභාවිත්

‘වැඩුනීමේදී ප්‍රතිඵලින්’ වැඩකි පෙනීමාවන කරනයෙන් ගැලුවේ අපදිජයන් තේරින වින්තාට පරිසරය දැව රිදින්හට නැවතන් ඇත් උරුමිය තෙතු කරන්නිව. එය මේ රෝටි හියම ගොවින්නා යි. ඒ සඳහා අපදිජයන් සාක්ෂික තබා කාන්තික යැයි ලද හදුන්ලින පොගොර එන් ආවිස්කාර නැතු. මාලිනාගැනී, මාලි රස්කායන අවශ්‍ය නැතු. ඒ හියා ප්‍රාණයක කරන්හට ද වුවමිනා නැතු. පැවුණුවෙන් එකුර විනෑ නැතු. අයි ගණන පොගලාව යට වැලවිල භාරත තීම් සකස කිරීම් අවශ්‍ය නැතු. මේ සියලුල නැති ව සකස වට්තන්හ ද, යි හිතැතින් ම පෙන් ගොන්හා අදුනාකු වෙතින් මතු විය නැකි පැහැයට ඉතා ලක්වී පිළිතුරු තිබේ. එය පැහැයන් ම දිය නැති යි. කුවිද සිංහරාජ ටිනන්නාවරට පොගොර දැන්නා, කාවිද, වැඩසට ප්‍රමිතර ව පැවුණුවෙන් වැකුර දැන්නා. මහ රුස්ස ගස් පැල වෙලා හිමයන්ලන් උඩී ගණන් යට පොගලාවට වැලවිල භාරලා සිටිවිල ද? ඒ විභය ම පෙ යන එන මහ මහ මහ ආධි කාන්තිකෙන් සොයුනුව් උඩී, තාප්පලවිල පැං කළවිලින් නාවිනවා හිය වැකුර සාදුලක් නැති ව ඔබ් පැල වැවිලා හිමයන්ලනා පොගොර ද? රිඛන් පෙ සිටිවින පුළුව් පැලයක් වට්වන්න සොයි නව්‍ය රෝමාරු ද? මින්නන පෙටට මොනක් මෙශ වැරදිමක් වෙලා හිමෙන නැඩීමි


ඒය වර්ද්‍යාගහන සිංහලාව පෙන් මූණු මින්නන්ට නම් මේය  
නිසි පරිදි වැටහි හිසු බවට සාධක තිබේ. ඔවුන් දුර භදු යුතු තාරකා  
දුවහල කරගතින් ලේවාපින් වැඩ ගතින් සෞඛ්‍යයෙම ගොලිනැනය  
නියැලී ඇත. මෙහි දී එ දුර භමදන් වැඩ ගත් ආකාරය ගැන  
පමිණ් දළ විස්තරයක් ඉටුපැන් කර ඇත.

නිර් ඔහු සිලරිතාත්වය සිං කරුවනි සිලරිතාත්වය රැකිව  
විං (සැකුම් විං) ගැන යුතු හැර යැර නුතු ගැනීන්න කිවිප  
උදින් ගැනීන් විං පාන තැබුණු ලැබාවි විං



මෙ නිසා උපරිම සුර්යාලෝකයක් මී ලංකාවට ලැබේ. නැතින් රාජුද 13 වෙනිදායින් ඇරුම්හා (මී ලංකාවට යිට) කරකුපිත හිපර්හනයට ගොයි තැප්පන් විම සඳහා (ප්‍රති 21) ගත වින්තෙන දින 69ක්. එම යළු කන්නය යි. යල් දී ගොයම් ගෙය විරෝධන කාලය දින 69ක්. මෙ නිසා වැඩිය පුත්තෙන් මාස 3කා හේතු 3 '2ක පැවැත්ත වි ය. (පුදුදැල්) එය පිදිම් අවශ්‍ය විජ්‍යතෙන් ද්‍රව්‍ය 72ක්. මෙහි දී මොයි පදුරු දැමීමට කාලයන් මොම්බි බැවින් වැඩිය පුත්තෙන් ලත ඉහා ඇත් වැළවන පරිදි ය. ගාණන් මී අක් ගැන කනා තැන මොන් භාර්දා වි නම්. බුදු අධිසට ඇටු භැඳු (බල්ලා කකුල මාසු මරන දුර) යල් දී උපරිම සුර්යාලෝක ත ලැබේ. එය උපරිමයන් ලබා මැතිම සඳහා කළ යල් බලා ම විනැළු තිරිම් දී යිහා ඇපුරුදුවට පෙර වැඩිමට පැරණියෙ වශෙනා ගනු.

මෙය නිරව්‍යන් කරන්නෙන් නම් සුර්යාලෝක ලංකාව පසු හිරිම්ප පෙර එපුරු අවසන් කළ යුතු අතර ඒ සම්ග ම ලැබෙන ගැඹුණු නිසා එල් පැලු පැලු විම ඉක්මනින් සිදු වේ.) මෙ කන්නය යල් කන්නය යි. රූහන් මාස (මහ) කන්නයේ දී සුර්යාලෝක ඉතා දිගු ගැනන්නා ගන්න හිරිමට ඇති.



මෙ සඳහා සුර්යාලෝක දින 115ක ගත වේ. සුර්යාලෝකයින් දුරු වෙන මාසය දුරු නම් වේ. මෙහි දී ලංකාවට උපරිම සිහළක ලැබේ. ගොයම් භය විරෝධනයට දින 115ක් ඇති. සුර්යාලෝක හිරිම් පිළිරින නිසා (23° 2' + 6° 2' - 30') ගොයම් උස නොයයි. පදුරු දමිය. එම නිසා පැට වැඩිය පුත්තෙන් දීරින් වැඩිමට යි. (පදුරු දැමීමට ඉඩ ලැබෙන පරිදි ය.) ද්‍රව්‍ය 115ක හිරිමය වන නිසා වැඩිරිය පුත්තෙන් එවිමිල් වි ය. එය මා වි නම් (මාස 5 2) වැඩිය පුත්තෙන් බිඟු අධියට ඇටු තේරු ලෙස විසින් යන මෙය දී. මෙහි දී සුර්යාලෝක දීරින් පිළිරින ඇව්‍යාපාවේ ලංකාවට උෂණත්ව පරානාය (රෝයි ද්‍රව්‍යන් අතර) සෙලුකියයි අංශක 10ක්. මෙ නිසා ජනවාරි 10 වෙනි දින පිට 15 වෙනි දින ඉක්මනා පාතර විදෙන ගොයම්වල ද්‍රව්‍යට තිශ්පාදනය සෙවරන ආහාර (සුර්යාලෝකයෙන්) රෘත් වියදීම් මොවාන නිසා ඇසවැන්න 16කින් වැඩි වේ. යෙදී දී උණුසුමින් ප්‍රයෝගන ගත ගොටියා මෙහි දී සිහළක් ප්‍රයෝගන ගති. මෙය ඉළරන් වැඩු ගැනීම ලෙස දැක්විය යුති යි.

හොඳ ඇසවැනක් සඳහා ඇව්‍යන ජලය, විරෝධ ගොටීමින්, කාලීන්ගෙන් ආරක්ෂා හිරිම්, වන සඳහාන්ගෙන් ආරක්ෂා හිරිම් යන මූලික කරුණු සඳ මූලික කරගතන ඉශ්ච සිද්ධි කරගත් බව සඳහන් වේ. මෙ ආකාරයට සඳහාන් ලබාගත් ප්‍රයෝගන ද විශාල ප්‍රමාණයකි. මෙ කරුණු විභාග සරිස්නර ව පොත තුළ විස්තර එන පාතර මෙහි දී මූලින් ම විකක් 'හිරිම මොකද' යැයි පිළා මෙහෙයු සඳහන් නොවින.

අනින් සූ ලංජාලටි කාමිකරුමය කවර කරුණු පදනම් සරුන්නිලින් පිදු පෙළේ දැයි විමසා බැලීම වටි. අනින්යේ මෙරට පැවතින්ද පරිසරයට උනු ගත, පරිසර සිතකාමී, මෙරට සිතකාමී කාමිකරමාන්තයකි. මෙහි දී පරිසරයේ ඇති සියලු ම ගක්කින ප්‍රශ්නයේරහායට ගැනීම සඳහා අනින් ගොවී ජනකාව විගබලාගෙන ඇති බව පෙනෙන්.

ශ්‍රී ලංකාවට පවතින ගොවීනැහැ පිළිබඳ සෞය බැඳීමට ප්‍රථම, රටට පිළිවීම සම්බන්ධ ව යම් දැනුම්ප් ලබාගැනීම ආකෘතිය මෙයි. ශ්‍රී ලංකාව, පාරිවිධ නැමති වේ ප්‍රහැල්කමය සම්කය පසු එට ජ්‍යෙෂ්ඨ 6.5 ක් උචින් ප්‍රමුද මැද දුපතක් ලෙස පිළිවා හිඟී. මෙහි උති විශේෂයට විනුමය දුපත මැදින් ප්‍රභාවෙන්, කදුකරය ලෙස ඉස්මතු වි පිළිවීම යි. මේ පිළිවීම තිසා ශ්‍රී ලංකාව මායිකරුමයට ඉහා ම අයෝගා රටක් බවට පත් ලි තිබේ. එට එ උච්චාවේ වන තවත් ප්‍රධාන අභ්‍යු කිහිපයකි. එනම් එවාම් එවාම් ව ගොඩැරදී ම ලැබෙන ප්‍රධාන වැසි 4ක්න් වර්ෂය පුරා ම ගොඩැ ලැබෙන සුරූයාලෝකයන් (සෑම කළුපිය රටක් තිසා) මේ තිසා ම ගොඩැ ව උති සඳාහරීන ඕන බෙහුලක්වීයක් ඒ අභ්‍යුමවන් ම දෙහ සන්න්විධ ගහනයකින් යුතු විමත්, ඒ තිසා ම ඉහා ඉක්මින් ස්වාභාවික ප්‍රභාවෙන් සාරවක් රෙක් හිරුමාණය විමත්

మార్కెట్ ప్రయత్నముల ద్వారా న్యూక్లియిల్ 2, కేసు లక్ష్మణ ను గుర్తించాడని అని వారి ప్రయత్నముల కి వారిని వాడా (శ్రీయి) కులభేతి యింపులు తీసి అందించి ప్రయత్నముల లక్ష్మణ కే లక్ష్మణ లక్ష్మణ వాసింపులు నుండి ప్రయత్నముల లక్ష్మణ లక్ష్మణ వాసింపులు నుండి

- පුද් සිංහල සිකා ජැලයට වියදුම් යෙහි මූල්‍ය තැන්.
  - නොවුම් අභාසාර පාස සිකා වැඩ ප්‍රාග්ධනීය වියදුම් මූල්‍ය.
  - විත පරිභ බෙඳු යි.
  - දාර්යාභාෂ්‍යය වැඩි සිංහල යෙහි පුද් සිංහල වැඩ අභාසාර ඉංග්‍රීස් යෙහාගෙන මූල්‍ය යි.

ଅକ୍ଷେତ୍ରରେ ପାଞ୍ଜାବୀ ଲାଗିଥାଏ ଯଦିକର କାହିଁମରିବାକାହିଁଯ କାଳୀ  
କୁଟନୀଙ୍କ ତାଣି ହାତି, ଯତ୍କୁ କାହାର କରନ୍ତି କିମି ୫ ଯଦିକା କାଳ ତାଣି  
କାହିଁମରିବାକାହିଁ ରିଅବି ଏବି ମିଶ୍ରିପ ଉତ୍ସବାର୍ଥି ୧

මින් පොලදායුවටහි පැවත් තැන්තා සි රෙඛ. රඟ. එස්සය එක් යේ මින් උග්‍රත් උකාන්තාර ව් විපිටී ඇතාවටහි. රෙඛ සහ එක්සය විවිධ ප්‍රාග්ධනවලට තැබු ව් රුමින් යෝජන දුර්බයාණ් මින් රෙඛ ප්‍රාග්ධනවල ව් ය. මින් පොලදායුව නා මිදු එක්සය ආ මියද ස්කාලරුවේහි විපර්යාක්ෂවලට එක්සිල් දු දුර්බයා සි ඇටි. මෙම ආලුත්ත්වය යනු, පරිභරය තුළ ද්‍රව්‍යක පැය 24කා මාලුයා ඇ එක් වනා මේනැස්ටරීම් පළයන් අද්‍යත්වය යනු, ඩ ඩ අද්‍යත්වන් නෑද දිර්සකුලිනා ව් මිදු වනා මේනැස්ටරීම් පළයන් නෑද සුරු ව් නැදුනාභා නැඩි යි.

ප්‍රධාන ම සේවී උස්ථාදුකායා අභ්‍යන්තර ප්‍රාලිඛ ම සේවී ප්‍රාග්ධනය තුළ ප්‍රාග්ධනය විසින් ජනනය කාරණා ලෙස ප්‍රාග්ධනය සේවීය ගෙවා, නාරෝග තැකි රුහා ම පිටියා, භාව පිටියා යි, එසේ ගෙවා කාරණා ප්‍රාග්ධනය, භාව ආහාරයක් අලංක සකස් තුළ එම එයට තියුණු ඇති, මූදී තියනු ලැබේ. පාටිටියා පිළිත එන අනා පිටියාගේ සිං ක්‍රියා පිටියා දැක්වා ම පියඹු මේ ක්‍රියාවලිය සඳහා උපකාරී පෙනී, ආච්‍යාන වශයෙන් ව්‍යාපෘති වැදගත් ව්‍යුහෙන් ක්‍රියා පිටියා ය



මෙ අනුව පැහැදිලි  
වන්නේ එංගලන්තරයේ. ක්‍රූඩ  
ප්‍රවීන විසින් සාරචන කරන ලද  
සරු පස ගොයා අගල් 9ක් පමණ  
පොලොව භාරාගෙන යුතුව  
නනන ලද උදෑල්ල, නගුල, මුහුරිට  
සරු පසක් සහිත ශ්‍රී ලංකාව වැනි  
රටවලට තුළුදු බව යි. එවැනි  
෋දෑල්ලකින්, නගුලකින් සිදු  
වන්නේ අපේ සරු පස වැළැලි  
නිසරු පසක් මත් වීම යි.



මමවැනි කරුණු මගින  
පැහැදිලි වින්මන් ලෙසායට  
ම එක ම කාමිකරුමයක්  
තිබේ සොජැනි බව යි. එය  
කළාපයෙන් කළාපයට,  
රෙටන් රටට, ප්‍රමද්‍යෙන්  
ප්‍රමද්‍යට වෙනස් මේ.  
එබැවින් අනිනයේ දී තු  
ලංකා ම ප්‍රංශ  
සෙවලවලට බෙදා තිබේ.  
මෙය පරිසරයට ඇතුළු  
කාමි විද්‍යාත්මක පදනම්ක  
සහිත බෙදා වෙන් කිරීමකි




ඇත් ගකාපලයේ වරා කළු පෙළුම් මූලිකයි වි. රජනා  
නතුර ගකාපලය බුදුල ව ප්‍රවතිත්තෙන් සහකරා තුවල් හිසා උ මූලි  
ඡලයා නැතු. මේ ගකාපල අදාළ ඇයුරු ගකාපන විලා යේ ද පිශ්ච  
ඇවනාසන්ම් දැක්වන හැඳි වි. මේ අනුව අවවැනි එක් ඇ රෝග ඇල  
එක් එක ආ කාමිකාරීක විධිස්ථානයක් යොදාගැනීම යා ගොනින  
මුව් පෙනී ඔහා බැවින් පෙනුමයේ පැල රෝගය එක ආ  
කාමිකාරීයක් ගකාපය එක ආදාළ කළ නොහැකි ප්‍රකාශන්හ  
විය යුතු වි. රජුවින් පා රටේ ආවැනික ව පාර්මිලරි ව පැමිණි  
ගොලින්න තෙත්ත්පාකාරීයන් අවබෝධ කරගැනීමට මේ සුදු ආ  
කාලය වි. ප්‍රථමයන් පා තුවා දිවයිනට විශ්වය ඇල හිමි ස්ථානය  
සකායා දැනාන්ම් යදානා උත්සුක වෙමු.

## 2. മാർഗ്ഗ തുല അന്വദ

විෂ්වයේ ආරම්භය පිළිබඳ තහා මත් විදුලත්තු විවිධ පාල පදනම් කරනී. පෙළුවෙන් ගත් පාල ප්‍රාග්ධනය පාලීමිය රු දැව්ස්පාථ දී විදුලත්තු විවිධ දැව්ස්පාථ දී කාල ආචාර්යෙක් අවසාන වින බව යි. දැනට පිටින මූල විදුලත්තුවනු වින ග්‍රෑන් විශ්වයේ හැරිකින්ද මහතා (Stephen W. Hawking), "A Brief History of time" නමුදී මානිජයන් රිය ප්‍රභාරි පර සිංහී. තැනින් ඉත් පසුවත මිය ආරෝක් ගැස්සාවරුන් විමින් ද ඔම පිළිබඳ විවිධ මින පද ඇතුළු. එමින් ද ඔම පිළිබඳ විවිධ මින පද ඇතුළු. එමින් පුදුරුදුන්ගේ දෙනුයනාවල පදනන් වින මානුරතුරු; දින නිකායේ අත්හැඟු මුතුවයි ඉතා ම පැහැදිලි ව දැක්වා සිංහී. ඔමය ස්ටේවන් විශ්වයේ මහතාවන් මත් යටි මානුනා වෙයි.

ඇම සුරයයා සහ තව සුරයයන් 10000 අෂ අයක් වන ප්‍රජාගය වූලති ව්‍යුතාවාටය යැයි නාම් කර ඇත. ඔම්ම සුරයයන් 10,000න් කිසි ම සුරයයකු ලය ඇති ග්‍රහණෝකයක එහි හෙළුවින් ගරිරයන් සහිත තේරින් ඇති බවත් හියවෙන්නේ නැඳු. රැස් නම් මේ ව්‍යුතාවාටය ඇති පිටතා ම වාසනාවන්හා ම සුරයයා අපනේ සුරයයා යි. මෙම දොරුහ මණ්ඩලය තුළ ද තේරින් ඇති එක ම ග්‍රහණෝකය පාටීරිය ටේ. ඔම්ම පාටීරිය ද උරපිම ගෙරඹ විවිධත්වය නා උරපිම සම්පත් ඇත්තේ එහි තේරින් වන සරම කළාපයයේ යි. ඒ මේ ප්‍රජාගයට සුරයයා මුදුන් වන නිසා යි. ඔම්ම සරම කළාපය තුළ ද ඉනා රිගාල වාසි ප්‍රමාණයක් සහිත ව පිළිචා ඇති රට ඇමර ශ්‍රී ලංකාව යි.



මෙම ප්‍රසාද හිසා, මී ලංකාවට සේව ව ම ලැබෙන වැඩි සහායතාක් රීට ප්‍රමුණ ව ඇති වන සාමාන්‍ය වැඩින් ලෙස ඉහා විශාල එරෙහුම් තායැක් ලැබේ. එවැනි පසුබිමක් මින කිසිවැටු, පාමිවර්මය සඳහා පෙර රූම් ජලය නොමැති යැයි පැවතීම් හැකිවාවක් නැත. මෙම රටට උපරිම සුරියාලෝකයක් ද ලැබේ. එසේ ම යාක විශාල සංඛ්‍යාවක් මෙම සුරියාලෝකයේ සංඛ්‍යාවට ලක්ෂාභිත සඳහා උදිහිටි

ඒබුරින් මේ සරම කළුපිය රටවල විශාල පොෂණ ප්‍රමාණයක් ඇත. උදා :- සිංහරාජ, නකුල්ස, ඇමසන්, තොංචෙර වැනි විනාශකර එසේ නම් මේ ප්‍රධීගවල වියා කිරීමට පොෂණ භාජයි ද සෙනකුට කිව නොහැකි යි.

මෙම කලාපය තුළ උපරිම තෙපව පිළිබඳවයක් ඇති හිසා  
උක්කීනාකුට මේන්ස් එක ම විරෝධයේ බිජ විරෝධ වියාල ප්‍රමාණයක්  
දැක්වා ඇත.

ලදා :- මැවරග පමණක් දුසිම් ගණනකි. (යවරි මැ, පොලෝ මෑ  
මස මැ, රඩ මැ... යනුදී වැශයෙනි.)

-වි වරුහ දහස් ගණනකි. (සුවදැල්, රත්දුල්, රත්තයේලාං  
ඩා ලී, නැටදා ලී... යානාදී ව්‍යුහයනි.)

• १० चूड़ी के लिए उत्तम वस्त्र हैं। (जोड़ने का अवश्यक विषय  
होल रेल इनामाल... याकी बिल्डरी।)

ଏହି ଲେଖାର୍ଥ ଅନ୍ତର୍ଭାବ କିମ୍ବା ଆନନ୍ଦାବଳୀ ଏ ପରିକାର କିମ୍ବା ଆନନ୍ଦାବଳୀ

උබුරින් ගාහයකට අවශ්‍ය පොලොර මේ පළාතෙයි  
ඇත්තේ පොලොව මතුපිට නිසා ගැඹුර දිසාම වැනි නියරල  
කියාවන් සිද ඩිටීම අවශ්‍ය ජනාධිව

ලදා :- දැවුරු 13000 ප් පමණ පැරණි ශ්‍රී ලංකා කාමිතාපොලීය ක්‍රේඩ්ට්‍රූමයේ එදානුම් මහ පදනම් වූ පැරණි තෘපුල මිට් නොදු උගාඹුරුවකුයයි

එමස් නම් විම් යක්ෂ හිරිම පදනා වියදම්ක් යහැළෙන් යැයි කිසිවුටත් පැවතිය නොගැනී යි. මින් පමණ එම ප්‍රජා වන්නේන් මේ සරම කළුපය තුළ පූරුෂයාගේ ගම්ක් රාජ්‍ය පිළිබඳ පැමිණි.

ඇසාරපුහ මණ්ඩල අතින් රේඛයක් සම්බාදා ප්‍රජාවාසීන  
යැමූ පුදුහාම් සම්බාද එ ඇම් එ තිබුණෙන රාජ හ පුරුෂයාම්. එ  
උගේ ඇසාරපුහ මණ්ඩලය ඇම් පුරුෂයා එව්. ඇසාරපුහ මණ්ඩලයේ  
ප්‍රජයන් අතින් රේඛයක් ඇම් කරන්නේ ඇත්තා මියෙන පුදුහාම්  
ඇම් රාජ හ පුරුෂයා පාටිවිය එව්. එ පුදුහාම් ගාර පුරුෂයායේ මිය  
ඇම් දුර, ප්‍රජාලුණුකය, ප්‍රජාලුණුකය ඉරුත්ත්වාවරුන  
බලය ප්‍රධාන තැනැත් නැති. එම් ප්‍රජාලුණුකය ඉරුත්ත්වාවරුන පෙළුව  
ඇත්තරයට සාම්පූහී ගැස (ගෙවාවේ රාජක එවින) නිසා ඇම්බා  
නිදාන මු හිමි ඕ එලාංකුලුවට, මිය හ දුටිල් පාටිවියායේ  
ගොඹන් බැහුර විය ගොඹාති පිය. එම් ගණයට පැදැස නිසා  
විය්විය යිද මු පුදුරුහාම් මිදුවිල මෙම් යිද විය. රාජ තැනැත් එම්  
ප්‍රජාලුණුකය ඇත්ත්වාරයන් වැඩි යාම B. එන් නිසා ද යැන් මිය  
ගොඹයන් විය බැවිති; යද ද ගොඹයන් විය බැවිති; තැනැත් යන,  
ද ගොඹයන් විය බැවිති. දිසා නියාලය ඇත්ත්ත්; පුදුවේ එම් ගොඹය  
යද්දාව්වන්නේ.

ବା ପ୍ଲଟରେଟର ରାଜ୍ୟଭାଷାରେ  
ବା ପିତାମହଙ୍କର ରାଜ୍ୟଭାଷାରେ  
ବା ମହାନୀତିକାରୀ ରାଜ୍ୟଭାଷାରେ


ପ୍ରକାଶିତ

පරිසභාග්‍යන් මෙය තීලඟිට පැලැමි බව යි. එය අමිය පදනුගත දුන්තේ දිය සකවල පළය යි. එම් දිනය පුදුරු දිනයකි. ඒ ලොව පහැදි වැනි පොශණාර සමාජම තේත් වූ දිනය මෙදින වන බැවිති. මෙටි ලෝකයක රද ද්‍රව්‍යා වන එම් ගාක ප්‍රචාවලේ පරිණාමය යමුණු රිසින මිනා වි ප්‍රසැශී ගස්ලන් නම් මූල කාලීකරණ පිද්‍යාඩායෙනි. මක් තියා ද යන් කාලීකරණය යනු පාලිවිය ද්‍රව්‍යාවලිය රක් ආශවලිරයවන් යියුවීමක් පමණක් වන බැවිති. එහි පළ ප්‍රසැශන් එය වටහා පෙනා එයට ඉඩ දීම යි; එයට උදි තිරිම යි. එහි දී පැමුවන් ම සයාරුහු මණ්ඩලය ඇතික්ද යුතුවන් අවශ්‍ය ද පරාගත යුතු යි. එසේ ම එවය සහිත එක ම යුතුවන් පාලිවිය බවත් වටහා පෙනා යුතු ය

- ගෝක්‍රාව එකතු වේගය -පැයට කිලෝමීටර 5500 යි.  
උවුනි ගෝක්‍රාව එකකින් දුරකථන වෙත යැම්ව වසර  
3 ක් ගැන වේ.
  - ජපවී යානායක වේගය -පැයට කිලෝමීටර 1000 යි.  
උවුනි ජපවී යානායකකින් දුරකථන වෙත යැම්ව වසර  
17ක් ගැන වේ
  - මිනිසු රැකින් යන වේගය -පැයට කිලෝමීටර 6 යි.  
යෙමෙනු රැකින් දුරකථන වෙත යන්නේ නැම් එක දිනට  
වසර 2845ක් ගැන වේ

- තිලුවයිංගුරුනා 390 - 430 දක්වා නිල මිගු දී පැහැදෙහුත් පිළිගැනීමෙනා 430 - 470 දක්වා නිල පැහැදෙහුත්
  - තිලුවයිංගුරුනා 470 - 500 දක්වා නිල මිගු ඇකාල පැහැදෙහුත්
  - තිලුවයිංගුරුනා 500 - 560 දක්වා ඇකාල පැහැදෙහුත් පිළිගැනීමෙනා 560 - 600 දක්වා කහ පැහැදෙහුත්
  - පැහැදෙහුත් 600 - 650 දක්වා තැකිලි පැහැදෙහුත්
  - තිලුවයිංගුරුනා 650 - 760 දක්වා රඩු පැහැදෙහුත් යුත්තා ඇව්

සහා සඳහන් රුප සටහනෙන් ඔම පිළිබඳ වයුත් විසඟ මුද්‍රා නැතියි



0.00001	0.0001	0.01	10	390	760	1000000
అమృతార్థిక	X-కొరె	సారవంతి	శాఖలు	ఎండ	యాని	పెద్దలు

- තිළුවයිනෙකා 390 - 760 දක්සා හා දැරූව කිලෝ/ලති පෙන්වන ආකෘතියක් සඳහා එමගින් පිරින් යුතු.

ବୀରିଯା ଲୁହ ପଞ୍ଜିଆ ଦୂରତ୍ତରେ କିମ୍ବା ବି ଅନ୍ଧାରୀ  
ଏବଂ ପରିଷର ଥିବା ଗୁରୁତ୍ବ କିମ୍ବା ପାଇଁ ଏହି ବୀରିଯା  
କିମ୍ବା କିମ୍ବା କାହିଁଏ କାହିଁଏ କାହିଁଏ କାହିଁଏ

• පරිණාමලියට අයත් මෙනු සිරුත් පහත් යා ප්‍රස්ථායා ගැටුණා එකීමේ

ଏହି ପ୍ରକାର ଆଲେଖନ କାହାଙ୍କା ଏହି ବୈଦିକପତ୍ର ମିଳିବା କାହାର ଅଲ୍ଲମିଶ୍ର ଲଲାଟାମି. ରତ୍ନମଳୀ ମଧ୍ୟ ଏହି ଆଲେଖନ ଦୁଃଖ କି କରିବାର ଉଦ୍ଦେଶ ଓ ଅଧିକାର ଅଲ୍ଲମିଶ୍ର ଲଲାଟାମି. କାହିଁଲି ପ୍ରକାର ଆଲେଖନ ଏହି ହାତି କୁଳ ଅଛିଏ ଯାହା କୁଳ ଦ୍ୱାରା ପିତା ଦ୍ୱାରା

ତିଳ ତିଳ୍ପ ଦିଲ ପାଇଁ  
ଆଲୋକାଯ ଶୁଣ  
ଧୈର୍ଯ୍ୟ କହ ଶୁଣ ଦିଲ ଦିଲ  
ଶିଖ କଥା ଲପରିଅ  
ମରିମିନ୍ଦେ ଦ୍ୟାଙ୍କା ଆରୀ  
କୋଳ ପାହାନ୍ତି  
ଆଲୋକାଯ ଶାକ  
ପଞ୍ଚରିଲ କୋଷଳ  
ଲରଦିନାଯ କିମ୍ବା କରାନ୍ତି  
କହ ଆଲୋକାଯ  
ଶାକରିଲ ମୁର୍କେ ଦିଲ  
ଶିମଳନ କିମ୍ବା ଶାଗରାନ୍ତି  
ମରନ ବଲପାନ୍ତି




## I ଅନ୍ତର୍ଜାଲ ପରିବହନ ପିଯବୀ

- 1 තල යල බැලිම  
2 අන්තරික්ෂ පළය පාලිම්පිටි කිරීම (භාෂ්‍යත බැලිම)

- 3 ආධ්‍යාත්මික බලය යොදා ගැනීම (පුද පුරු පැබුදුවේ)
  - 4 අවම සිං යහය කිරීම
  - 5 මොනික බලය යොදා ගැනීම (ස්ථානාවික බලය)
  - 6 ගෝධිය තිබූ හාලිනය
  - 7 නෙමුවහන් විධි
  - 8 නියා ආර්ථ ප්‍රතිඵලනය කිරීමෙන්.

II କାଳ୍ୟଳେ ପରିଚୀନ

අධිකාරය ඔවුරට පැඳවී කාමිකරණාත්මක විද්‍යා විශාල  
වැනිගැනීමෙහි අවනසකම් විද්‍යාව දැඩි අවධානය තිබූ එම  
වැනිගැනීමේ තිරිපිට පෙළුම් ගැනී බව පෙනී යුති. රෝටර් ජ්‍යෙෂ්ඨ පෙළුම්  
වෛද්‍ය මානුෂීන් ගොර එ, කාමි භාෂිපිළින් ගොර එ, කාමි අභාසාර  
ඇවිතකාරීකින් ගොර එ, ජල සැපුවීමකින් ගොර එ ඉතා ප්‍රාග්‍රැන්ජිත්  
හෙත්ගේ එනා කළ ගැනී දින එකඟාතු පැඳිනා බව, තවම විශාලයේ  
අවුරුදු 13000 නම් වැඩි අදාළකිම් හිත (ආගමික භාෂා පිත) අධික  
මොවියන් විභාගාතා තිබිම යි. ඒ අනුව ගෙම භාෂා යායා නම්  
මොවියන්ට සේ දින එකඟාතු නිමි ගෙනු දැනුම්දීම බදානා පරිභාෂා  
වෙනසකම් විද්‍යාව දැඩි අවධානය තිබුණු එ ඕ පසු එය  
කළුදල් බැලීමේ දී කාලුණුණය වෙනසකට ලක් එ ඇති බව බෙංචල  
වෛද්‍ය මොවිකි. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ තිෂිප්‍රයා ඇති, ටැබ්බිය ප්‍රාග්‍රැන්ජිත්  
යන ඉලිප්‍රයාකාර ගම්හා දිගු විම, ටැබ්බිය ඇඹ විම ගැනී 21.8 විම  
24.4 දක්වා වෙනස් විම, උප්තාර පුරුෂ එක්ස්ප්‍රෙස් වෙළුවා විත  
අවුරුදු 72කට එක ප්‍රාග්‍රැන්ජිත් වෙනස් විම යන වරුණ් උ  
භාර ප්‍රධානය





මෙ කරුණු මිනිසකුගේ තේවා කාලය ඇඟ නොදෙනා කරමි සියුම්  
ව දීපු නාලින ව සිදු වෙයි. මිනිසකුට දැනන්නේ අප්‍රියදේශ  
ඇදක් ඇඟ සිදු වන වෙනසක් පමණි. ඒ දහුනා ප්‍රධාන ජේතුව  
පළයට විශාල බලපෑමක් කරන වන්දුයාගේ ගමන් රටා ව සි. ඒ  
ඇනුව වන්දු මාස කාමිකරමයේ දී ඉතා ව වැදගත් ඇවියි. වන්දුයා  
දින 28කට සැරුයක් තම ගමන් වාරය අවසන් කරන ආතර සුරුයාප  
දිව්ස් 31ක රාමස් කාලයක් ගා වේ. එම නිසා සුරුය මාය නා වන්දු  
මාස එකිනෙකට සමාන්තර ව නොපිහිට සි. සුරුය මාසයක්  
වහායන් ගන්නා අගෝස්තු මස නිකිති මායය ගෙ දැලුකිමෝ  
බොහෝ අය පෙළුවි සිටිනි. නැතුත් සතා නිකිති මස රුහුන්නේ  
අගෝස්තු මස මැද ය. එම නිසා නිකිති මායය අත් අගෝස්තු  
සහ සැප්තැම්බර ආතර ය. මෙම 2010 වර්ෂයේ : සි මාසය  
අගෝස්තු 9 වෙනි ද ආරම්භ වන ආතර අවා ට වන්නේ  
සැප්තැම්බර 8 වෙනි ද ය. මේ නිසා මෙ වෙනස නැත්ත ගැනීමට  
හා එයට භැඩාගැනීමට ඉර හද තාරකා, සනා සිපාවා ගමන් ම ගහ  
කොලවල සියුම් වෙනසටිම ද නේරුම්ගත යුතු ය.

ඉහත හි සියලු වෙනසකම් සිදු වන්නේ මකර නිවර්තනයේ  
සිට සමකය හරහා කරනවන නිවර්තනයටත් නැවත කරකින  
නිවර්තනය සිට සමනය හරහා මකර නිවර්තනයටත් තුමානුඩු ව  
සිදු වන සුරුවයාගේ ගමන් රටාව නිසා ය. මේ ඇනුව කාමිකාස්ථි  
කටයුතුවල දී ද සිරු ප්‍රධාන තැනා ගන්නා බව පෙනී යන බැවින්  
ප්‍රථමීයන් ම සිරු පිළිබඳ ප්‍රමාණවත් වැටුණීමක් ලබාගැනීම ඉතා  
වැදගත් වෙයි

මෙහි දී පරිසරයේ දැන් ගස ප්‍රකාශනවල භැඩිවීම රටාව්.  
සහා සිපාවාගේ ගැනීම් රටාව්, ඉර හඳු භැඩිවීම් රටාව්  
නීරන්නරයෙන් ම වූනුගත් අධ්‍යාපනයට ලක් වේ. මේ සාධක ඇඟන්  
ම එනම් තාක්, සතුන්, ග්‍රහ තාරකා යන සාධක ඇඟන් ම ගැනීම්  
රටා නිවිත්තාය කරනු ලබයි.

එම බලපෑම නිසා මි ලාභාජට යෙක්ක නොව  
නිවර්තනයටත් විවිධ ද සම්පූහ්‍ය තුළක  
පළාතාවේ සියලු ව ජර්ඩන් ද බංගලා පැවතිවා. රුධිනය  
නිසා මා වැදිලත, මල පිටිලත, ගෙමි ගැදිලත ගමන් පිහින් ව  
ඡැනීම් කාලයටෙන්, පිහින් රුධින් පෙනීන බව පෙන්නේ. ඒ  
ඇතින් ද ප්‍රකාශ ප්‍රධාන කාලයටෙන් නිජුරු එ තැනින  
භාෂා ප්‍රධාන ප්‍රාග්ධනය් ඇවිය. එම ප්‍රකාශ ප්‍රධාන ඇඟ  
උකාප පිහින් ආදි ආකාරය සහ පිරුමි හැඳිවීම රුධි  
නිසා රුධි ප්‍රකාශන ගා ගැනීම් ගැනීම් ගැනීම් ගැනීම් ගැනීම් ගැනීම්





මෙහි දී ශ්‍රී ලංකාවටේ ටුළොන ගාකචිල ප්‍රාථමික ගැඹුන  
ඛැඹුන පළමුවන් ම කළ ඇතු වෙයි. ශ්‍රී ලංකාවට ද බාලෝකයෙක  
අදුරුත් නොමැති තිබා ශ්‍රී ලංකාවටේ ගස්විල මුදා රුපුම ගැඹුනු  
ගනී. නමුත් සුරියාලෝකය අදුරුවන් ලැබෙන දින වෘතාවල ගස්  
කෙනු රුපාකාර වේ. රිවාජයි පත්‍ර ද සිහින් වන ඇතර ලංකාවටේ  
ටුළොන ගාකචිල පත්‍ර බොහෝ විට පලුල් වේ. පලුල් වූ පත්‍ර තිබා  
ම තිය කාලපල දී ගාකයේ ඇති ජලය අධික පෙනෙන වාණිජ වි  
(ශ්‍රීස්‍රාලමිදානය තිබා) ගාකයට ගැරලුවකට මුහුණ දීමට සිදු වේ. උ  
සද්ධා ගාකය විසින් ම සොයාගන් ස්ථාපාවික විසඳුමක් පෙනෙ තිය.  
කාල එළුමෙන මාසචිල ගාක පත්‍ර හාලා දම්ඩු ලැබේ. මම තත්ත්වයි  
අනුව මේ ගාක විවිධ කාලගුණික විපරයාසයන් යටෙන් සිය හැඳිරීම්  
රාවරට අදාළ කාල සටහනක් ද සකසාගෙන තිබෙන බව පෙනී යයි.  
මෙම කාල එකවානු හැඳින ගැනීම සද්ධා සිංහල මාස හෙවත් එත්  
මාස කුමිය භාවිත හිරිමට අපර සිදු වේ

දි උත්තුවන සාක් දුරකු මාසය කුඩ දී ම ගැටු  
නාසම මාසයේ එලෙහින ඉංගිරිය පිළිබඳ ආචාරෝධියින් යුතු ම  
ී. ප්‍රසාද දි වෘත්තා කළ හිසා සූදානම මේ. මේ පුරුව සූදානම්  
විභාග උත්තුවන, දුරකු මාසයේ යිට ම හොඳින් නිරික්ෂණය කිරීමෙන්  
දැක්නා තැකි යි. ගස දුර දැමීම නළනා දමඩි; මුල් ඇදීම නාට්‍ය  
දමඩි; වොළ ණලා දැමීමට පටන්ගනී. නළම මාසය  
(ප්‍රහාරා පෙනෙරාවාටි) ආචාරෝධියින් විමර්ශ ප්‍රජා ප්‍රජා යුතු

පෙරම්, ප්‍රහැමිඳදාල, සංඛාජාය වැනි (ඩාක) සුදුල පෙනයෙන් අතිශාක්ෂ යාක තෙවන්ට පෙරාස්සු දෙන ආකෘතියෙන් ඇතා මූල්‍ය ද්‍රාශා පොලලාස් මින ටුයුජාස් මේන් ආචරණයෙන් යාදාගැනී. පෙනයෙන් කරුණුයේ ඉදිරියය දී රැලුවෙන ඉංජිනේරයේ දී උරුණුවටිදාය ආදා කාරුගතිලින් යාකයේ ජලය ආරක්ෂා කරගැනීම දෙනා යි. මූල්‍ය පැදිඹ සහ දුල දුම් නැඩින්ගෙන් යාකයට සේවිය විය සිටීම යදා තාවදුරටින් ගත්තිය උත්තාදාතාය නොකරන නිකා යි. මේ මාකය ඇතු ගත්තිල විසිනා ගෙවෙලුන්ය ව්‍යුහය්ලක නොකින නිකා යෙහි සිවිල් මෙහි මාකය ඇතු මිර පැල සිරිලකට ගෝ යාක/අදා පැල සිරිලකට උත්තායා ගන්නේ නම් ඒ සෙනා අධික අම්තර පිරියායින්, අම්තර වියදුමික්, අම්තර යාලයක වෙයුවිලි යිදි චේ. එදින් මාකය එක දිනයක පළුත් එකිනී විස්සාව (අක් වැයිය/ඉංජිනේරයේ අඟ වැයිය) ලුණෙන බව තමන්ගේ තුවටින් එවඟා ගැනීන මේම යාක දු දුම්මර පටින් ගනී. මේයේ දුල උම් ආරම්භ වි යති දෙනායේ අදාළ රැලුවෙන පෙළ දිනයේ නියුතුයෙන් එ වැයිය ලුණෙන බව දැක්කන ගැඹි යි. වැයියන් යම් එ වැටි ඇති යාක පාඨ මා ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ ව්‍යුහකාරීන්ටිය වෙශවාස් එවි.

අවිවිධි වැස්කයි දෙක ම පරිතින මේ කාලය ස්කුදු තේරිජෝග ප්‍රියනම කාලය බව පෙනෙන්. මේ ස්කුදු තේරිජෝග ඉක්සුල්ස් ස්කීයාකාරිස්ට්‍රිය නිසා තේරිජයයෙන් සොළුපැස්ටර් තිස්පාදනය ඇවි. මේ ස්කීයාවලිය කිදු වන දානරවාරමය දී ම ගාක විසින් සකාබෑදාම තුළ සිදු එහි තමන්ට එකී සහයතා තවත් ස්කීයාවලියයේ ප්‍රඛාවයිය කරන්න ස්වරුපයයෙන් ගැයිලෙන විළාසය ඇත්තෙන් ම පුදුම රාලුවනාදු ය. රැහැම මෙම අවිස්ථාව එහි විට සුරුයා ද උකාපිටි තුළෙන් වෙළින් පවතින බව සි. මේ සේකුට් නිසා, මේ අවිස්ථාවට තිරිමාණය එහි කාබනික පොශනාරවලින් විශාල සොරයක් ඇලෙක්ට්‍රිකා පළා සුරුයා විසින් එක්ස්ප කරනු ලබයි. තමන් පොශනාර ප්‍රමාණයක්, මේ සම්ග ම නිරු ව උකෙන විරෝධ නිසා පොශනාවපිත් උරුගැනී. මෙය ප්‍රමාණයයෙන් විශාල ය. ප්‍රානිජන පළා දැක්වුම්පූහාස් ; ප්‍රමාණය 40% සි, පොශනාවට 40% ය. මේ නිසා ගාකයට ප්‍රානි වන්නේ

26 නයිට්‍රිජන් 20%ක් රමණ වන බැලින් ඉතා ඉක්මනින් ආකාර ලබාගැනීමේ සහ වර්ධනය විමෝ දැයි මුවමනාවක් මේ මොඩොලෝ මේ ගාකවලට තිබේ. ඇනාන්තික ගොවීයේ බීජ තොරු පැල සිටුවීමෙ මේ සුදුසු ම කාලය බැව දැන සිටිනි. මක්නිසා ද යන් ගාකවල වර්ධක සේමෙනාය ක්‍රියාත්මක ව පැනි අවධිය බැවිනි. මේ අවස්ථාවේ ද පුරුයයාගේ වරණාවලය පිරික්සා බැලීමේද පුරුයයාගේ තිල මූලික ආලෝකය ශ්‍රී ලංකාවට ලැබෙන බව ද පෙනී යයි. මේ ආලෝකය ගාකවල මුළු ඇදීමට, මුළු පද්ධතිය වර්ධනය වීමට උපකාරී වේ.

අනෙකුරු ව එලඹින්නේ බත් මාසය යි. බත් මාසය උදා වන විට පොලොවේ ස්විචාවික පොහොර ද අවසන් වී භමාර ය. වන විට පොලොවේ ස්විචාවික පොහොර ද අවසන් වී තොමැනි. මෙහි දී මේ ගාකයට නමුත් ගාකයේ වර්ධනය අවසන් වී තොමැනි. මෙහි දී මේ ගාකයට අවශ්‍ය නයිට්‍රෝගන් මේ මාසය තුළ දී ඇති වන අඩුණු ගැසීම තිසා (බත් මහ අඩුණු) නයිට්‍රෝගන් අම්ලය ලෙස ජලය සමඟ එකතු වී (බත් මහ අඩුණු) පොලොවට ලැබේ. එබැවින් මේ භාග්‍යවත් මාසය (නුතුක වි) පොලොවට ලැබේ. එබැවින් මේ භාග්‍යවත් මාසය හෙවත් බත් මාසයේ දී ගාක තොදින් වර්ධනය වේ. මෙහි දී මේ ගාකවලට සූර්යයාගෙන් ලැබෙනුයේ කොළ පැහැති ආලෝකය ය. ගාකවල සූර්යයාගෙන් වර්ණයේ දී ගාකවල පත්‍ර වර්ධනය වන බව ඉහතින් කොළ පැහැති වර්ණයේ දී ගාකවල පත්‍ර වර්ධනය වන බව ඉහතින් දැක්වූ සටහන පරිදි වටහාගත භැංකි යි.

බත් මාසයෙන් පසු ව එලුමේන්තේ වෙසක් මාසය යි. මේ මාසය වන විට පොලොවේ ඇති සහ අහඹින් (අකුණු ගැසීමෙන් ලැබෙන පොලොර ප්‍රවෘත්තින් වේ) ඇත. ඒ නිසා ගාකයට වැදිවා අවකාශයක් තැනු. අවශ්‍යතාවක් ද තැනු. ඒ ගාකය වැඩි අවස්ථා බැවිනි. අනුතුරු ව ගස යිදු කරන ලබන්තේ ගසේ පුරුෂක් ඇදුම් සහ අනු බෙදීම සි. මේ සඳහා සුර්යයාගේ කහ සහ තැපිලි යා වර්ණ දෙක අවශ්‍ය වේ.

ඉන්පසු සෙට ලැබෙන්නේ සුරියාගේ රඩ පැහැති  
ආලෝකය යි. මේ හිසා තාක්විල පධිතුම් නමැති රජායන්  
ක්‍රියාත්මක වී ලේලළ හටගැනීමේ හෝමෝනය ක්‍රියාත්මක වේ. එම්  
පොයුන් මාකය යි. (පූති 21)

ඇයෙහි මාසය එන විට විෂ සහ ගොල ගළරා දුම්මේ  
සාරම්භ ගෝ ගොයලි එහි ඡාකයක නම් පැයි තුපසන් වණු වී. කඩ  
ගොජාගොජාක් ගැලී යයි

ರಂಡು ಲಹಿನೆ ನಿತಿಕ್ಕಿ ಅಂಡಾದೆ ಹೃಷಿಕೇರಯ ಸಾಹಿ ಅನ್ನ  
ಅಲ್ಲಿಲ್ಲ ಸುವಿಷಣ ಎಲ್ಲಿನಿ

ජාය කන්නය යදා නැඹනත් මේ කාලයෙහා ම යාන්ත්‍රක මටි

ඒම කාලසටහනේ ඇති ක්‍රමානුෂ්‍යල බඩ සහ වැදගත්කම  
විෂය විමෙහිම වේ. මෙම කාලසටහන අනුව මෙරට වියාවන්  
ප්‍රාගමතක වන්නේ තම මදින් මායයෙන් ආරම්භ වන පැල  
ඉන්දිවීම්පල දී කුඩා පැදළපලට මද වැසි ද ලෙඛු ගාක්ඩලට ලෙඛු  
වැසි ද පසු ගස්වලට මහ වැසි ද ලැබෙන නිසා මෑත්‍රාවට හෝ  
වැසි නිසි ම භාණියක් භාවනා බව විට්හාගත නැති ය

ශ්‍රී ලංකාවේ කාලීන ගේ වර්ධන රටාවල ද පිළිබඳ ක්‍රමයක් ඇත. සම්බන්ධතා ඇත්තෙන් දුරකු, තවම මාසවල දී යි. අක්‍රූහවානී බහුල ව දැනගත හැකි එන්නේ බ්‍රැක් මාසයයේ දී ය. අධික මුදුරුවා බහුල ව සිරින්නෙන ඉල් මාසයයේ දී යි.

මෙවැනි තත්ත්වයක් යටතේ මේ කාලසටහන නිපරුදී එක්‍රියාත්මක කරන්මෙන් නම්, කාලීන ඇති විමර්ශ ප්‍රථම නාංච තම්බගේ පැදුගෙන් කඩයිම් ප්‍රවර්ගා පසු කර ඇව්‍යන් ය. උදාහරණයක් ලෙස පැයැලු මාසය ගොයම් මැයිස්තරන් බහුල ව යිටින මාසයකි. නැම්ත නියමිත කාලසටහනට අනුව එහා කර ඇති නිසා පැයැලු මාසය එහා විට එම පැයැලු නිවේදිත ගොයම් මැයිස්තර කළ ඇති නාංචයක් නැඟ මිට උමතර ව සූර්යයාගේ දායා එරෙහිවලිය පිටිකයිම් දී මෙම හටගැනීම්, මූල වර්ධනය, තොළ ලියලිම සහ වර්ධනය වේ. පුරුෂ අදිම, එකු ගෙදිම, මල් පිටිල සහ ගෙයි නපුනැශීල පදනා ප්‍රජාව වරණ පිළිමලුවින් දීම්, නිල-දීම්, තොළ, කහ, තැයේල්, එකු ප්‍රජායක් ලැබෙන බව පැහැදිලි වේ. මේ තත්ත්වය එහාගැනීම සඳහා

ශ්‍රී ලංකාවට එක් ගාස්තුන් පිළිබඳ ආචාර්යය යොමු කිරීමෙන් තැකියාව ලැබේ. ඒ සඳහා පූජා ම ගාස්තු නියගලා ය.

මෙය (නියග-අල) නියගයක් පවතින තාක් කල් ඇලයකි. ඒ ඇතුළු නැවම් මාසය සහ නිනිනි මාසය යන මාසවල දී ශ්‍රී ලංකාවේ දී නියගලා ඇල විශයෙන් ඇති.

නැවම් මාසයේදී ඇලයකි.



මැදින් මාසයේදී ඇලයකි.



බේක් මාසයේ විලයකි.



පෙරියක් මාසයේ පිලියකි.



ඩොජයාන් මාසයේ කරලයකි.

ඇඟල මාසයේ ඇටුයකි.



චිඩින් මාසයේදී තැව්තා ඇලයකි. පෙනර මාසයේදී එසේ සඳහා පදානා තැව්තා තිලයකි. එම් ඇතුළු පාන පිළුවිඛම් දී/එම් ටැයෙල් කාලුයිනා ණැනුමෙන් සඳහා පදානා කළේ යළේ තැව්තා තිරියා තිරියායයෙන් ම පියු ඇවි.

ඒය පිළුවිඛ සඳහා විරෝධ උගෙන දිනය දැනුම්මින්ව මාවියා ඉවහල් කරගෙන්නේ ද නියගලා ගාස්තු දී. නියගලා ඇල පැල මී පළපු වෙති එහු අදා හටෙක් විට ඉන් යනි අදායින් පදා රේඛෙන පෝය දින විද්‍යා නොවේන ව්‍ය පාර්ඩි මාවියා ප්‍රතාසක්ෂයෙන් ම දැන විශ්වාස කළුණ.

නියගලා ගාස්තු භැඩිවිඛ රෝම යල මෙහි සාන්න අදායා පැවත්තා පැහැදිලි සාහායිතා ව දැක්වාරි

ಒಟ್ಟು		ಅಂತರ್	
ವರ್ಷ	ಕ್ರಮ	ವರ್ಷ	ಕ್ರಮ
ಉತ್ತರ	೫೮	ಶಿಕ್ಷಣ	೬೮
ತ. ರಿಜ.	೫೯	ಕ್ಲಾಸ್	೫೭
ಇತ್ತ	೬೦	ರಿಂ	೬೧೨
ಉದ್ಯಾ	೬೧	೬೦	೬೧
ಉಪಾಧಿಕಾರಿ	೩೪೮	೨೨೦೨	೩೪೮
ರಾಜ್ಯಾ	೫೧೦	೨೦೨	೫೧೦

ಅತ್ಯಾರೆ ಅಲ್ಲವೇ ವಿಪರ್ಯಾಸದಲ್ಲಿ ಬಾಧ್ಯತೆ ಕ್ಷಿಣಿ ಮಾಡಿಕೊಂಡು  
ಕೂರ ಬಾಗ್ದಾ ಪಾರಿಸಾ, ಇನ್ನು ಕೊಂಡು ಬಾಗ್ದಾ ಪಿಪಾಸು ಪಿಡಿತು ಎಂದುಂಟು  
ಫರಿದಾಜಾಯದಿಂದ ದಿನಿನ ನಿರ್ಮಾಣದ ಅಂಶಕ್ಕೆ ಅನ್ನಾರ್ಥಿ ರವರು ಸಂಭಾರ  
ರಳ್ಳಾರ್ಪಿಲ್ ಶ್ರೀಯಾರ್ಮಲಕ ರಾಜ್ಯರ್ಪಿತ್ಯ ರಂಧ್ರಿನ್ಹ ಅಗಾರಿ ವಿಭಾಜಾರ್ಲ್  
ಎತ್ತಾರ್ಪಿಲ್ ಗ್ರಾಹಿ ದಿ

గద లైల్ ఆగ్రాయన్ లుగు కిరిలల్ ఇండ్ర మాల వికుల్చూ  
కిరణ్ కిరిల్ ద్వి ప్రాతియన్ ల వాటా ఏ కల యస్తిత్ ల్రోజ్  
గు లిలిల్లు ల దీ.

ପ୍ରେସ୍ ଗତ



## ବୁଦ୍ଧିରତ୍ନ ଅପରହିତନାମ



ଲୈଦି ଆରମ୍ଭାତ୍ୟ  
ଅଲବନିକୀତାଙ୍କ

କୁଳାଳରେ ? ଏହି ଏହି କାହାର ଜୀବନ କିମ୍ବା ଏହି  
ପଦବୀରେ ? ଏହି ବାଧୁଙ୍କ ଏହି କାହାର ଜୀବନରେ ? ଏହି କୁଳାଳ  
କାହାରଟି ଯାତି ଥିଲ କିମ୍ବା କିମ୍ବା ଏହି କୁଳାଳ  
କାହାରଟି ଯାତି ଥିଲ କିମ୍ବା କିମ୍ବା ?

“ ఎదినుడు లాయక ప్రశ్నలు ? ఉపాసక ? అంగులి, ఉచ్ఛవి, అతరిల ఉపిల ర్షివి అడుక తి నిఱణ ఏర తినిచ్చు అంగుల ఉపిలి, తెలుగుయ కిరి థున రిం అచ్చిత ది. శ్వాసముట ప్రశ్న అంగ గ్రహ ఎంది విష గ్రహి ది. అంగముయక కుర తరించు అంగాస కుర తరించు పించుర పూరణి. కుర తరించుకి కిం కుర తరించు ద్వారా జోపయి అంగ ద్వారస కిరి పూరణి. అంగ తెలు కుర. అంగముట అయించని కుంచిన అర్ధమాయ కుల గ్రహి ది. ఇస్త్రీంలే లింగముట ద్వారస ద్వారస తెలుగు కిరితా తాతి రి పిది.

දුළුක් ගහ පෙනාක් කුලයට සාම්බ ඩානුවන් ගානුවන් නිසා ඉඟයිරයක් පටිනින ගැම මොජාකානා අ එගුය යේ කරගැනීම සඳහා පත්‍රය දිගිටි ස්වරුපයකින් එරෙහෙය විෂ සාමාන්‍ය ජ්‍යෙෂ්ඨය යි. විශාල ලැබීම නාමූන වි එහින තුව ඇම නැංව දැඹෙන විට එහෙම මේ ක්‍රියාපදිය නාත්ත්වා දුළුක් දේශ තැද පැල පාසකා ගරුයි. ඇම නාත්ත්වය පිළිබඳ විෂයිලුපුන් මිනි ගොට්‍යා එහි අ විශ්වය ප්‍රමාණය ගදුනාගැනීම සඳහා පෙන් එහි ද, කුඩා එහි ද එහෙන් තල, තල සහ හිතුල් යන බාධාපදිනා එකක් නාරා බැඳී හැදිනාගන්නා කුමය රහන පැවිළු සඳහන කළ ගැනී යි

ప్రతి విషయాలలో కొనుగోలు చేసి ఉండాలని అన్నాడు. మాటలాగా దీనికి ప్రారంభం కావలిని అన్నాడు. అది కొనుగోలు చేసి ఉండాలని అన్నాడు. మాటలాగా దీనికి ప్రారంభం కావలిని అన్నాడు.

৩৮০



பூத்த குடினா விடிக்கு அலையால் பூசைக்கவிட விட  
அலி சுங்கிய மூரி அரவ் கண்ணால் பீர் மூன்று அரவ் கண்ணால் சுந்த  
ஏது வீவிட நூல் சுருளி சுமை வீவாக்கடிய அலைக்கும் பெரு மூன்று  
வருடங்க. கால ஒன்று விடுதலை பீர்க்க எடுத்தின் நலை பெற்றுத்  
ஏதுவிடுதலை விடின கால ஒன்று அப்படி இலடிக்கு விடுதலை வருடங்க

ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන සිද්ධියේ ප්‍රතිඵල මුද්‍රාවක් නොමැතිව යුතු වේ.

ఏం ఎల్ కు దుర్గాలు మానుషులు రిమిశ్చాత అవీష వద్దులు కృత్తిమి న లక్ష్మణర జ్యోతిషపాత్ర (P) లక్ష్మణ కుల మానుషులు ఉభార్థించి ఉని, ఏం లక్ష్మణ త్రయి గ్రహాలలోకి ఖుషిత చర్చ కిరిపట వేదుల ప్రమాణములు కు

උමින් රජු වැඩ යුතුවේ ප්‍රධාන් මෙහෙයුම් නීතිවලින් දූෂ්‍ය පොදු ප්‍ර



දුර හඳ තාම්පා මිනින් අලිය පසුව මැයිෂ ද පෙනී  
කටුවශ්‍රාති. මේ පදනා මධ්‍යාන් විට විෂ්දුයාත් මැයිෂ රෝම යා  
හාර්තාවිත්ත් මැයිෂ රෝම විදිස්ද ප්‍රජාතාන්ත්‍රි මැයිෂ දුර  
විශ්‍රාති මේ.

පාරිඛීමය පැහැදිලිය සුදු ජල ප්‍රාග්ධන එක්සත් තු පිහිටුව ඇති අත්‍යුත්සා කාලයක් ලෙස සූදා සාර්ථින් නැතින් පිහිටි තුළු මුළු මාන්‍ය පෙනෙනා නො පැවතිය තැබේ. ඒ පැහැදිලි ප්‍රාග්ධනය සාම්ප්‍රදායික ප්‍රාග්ධනයක් දැරුණු නො ඇති.



සාමාන්‍යාචැකයන් හඳුන්වනාත් තරු පොදුවාටුන් අංශ මධ්‍යමෙන් තරු රුක් පමණි.

හඳු හිසි පරිදි නියවීත තැන දුරශනය සහි පෙන්න  
කැනක දුරශනය වේ තම එම් එම් කිඩාවන්ගේ ද එය මෙලෙයි ජල  
වාෂප එහි බල යි. වෘත්‍ර විදුරුවිනට පැන්සලක් දැඟ විට රාජ ඇය  
වි පෙනීමේ කියාවලිය ම මෙහි ද පිය වේ.

අහැස් වලාකුජිල්ල දේරුවය අනුව ද වැඩි ලැබෙන දීන  
නිශ්චිතය කිරීමට පැරණි මායි ජනතාව සමඟ පූ බවට සාධක හිඳි.  
මෙහි සදහන් ප්‍රස්ථකාල පත්‍රකුරුල් ද්‍රව්‍යවන්ගේ ඒ බව සහාය  
ප්‍රකාර පටිඨ්‍රේ හිඳිවයකි



නාලන් දූනාවලියේ ජීවත් හෝ ප්‍රජාත්‍යාග අංශත් දැකුණුව

రదಿಕೆ ಕಿರಾತರಿಂದಿನ ನೀ  
ಲಿಂಗಸ್ಥಿ ಇಲ್ಲಿ ಏ ಹಿ. ಗಳ  
ದೈವಿನಾನ್ ಮಾತ್ರ ಅಪಾಳುತ್ತಾರೆಯ್ ಎತ್ತ  
ದ್ರೋಣಾಯ ಏರಿ ಮಾತ್ರ ಪರಿಷಾರ  
ಉತ್ತರಿಕೆ ಲ ಅ ಲ್ಲಾಂಡೆ. ಏ ನಿ  
ಧರಿಸಿರಿದ ಅಧಿಕಾರಿ ದ್ಯಂಗ್ ಮಾತ್ರ ಇ  
ತ ದ್ರೋಣಾಯ ರಿತ ಗಣಾಳುತ್ತಾರೆ  
ಕ್ರಿಲ್ಕ ಯೈಡಿ ಬಿತ್ತಿಹಂ ನಾನಿ  
ಪ್ರಾರ್ಥಿತ್ಯ ಅಪಾಳಿ ಪಿರಿಯ್  
(ಪ್ರಾರ್ಥಿ ಪ್ರಾರ್ಥಿ ರಿ ಶಾರೀರಿಕ, ಜ್ಞಾನ  
ಯೈತಿ ಪ್ರಾರ್ಥಿ ರಿಪತ್ತಿ ಕಿರಿಕ ತಿಂಗ್)  
ಜ್ಞಾನಾರ್ಥಿ ಸಾರ್ಥಕ ಪ್ರಾರ್ಥಿ

ପାଇଁତରକୀ ଧରନ ପାଇଁତାଙ୍କୁ

නැතු ද්‍රිග්‍රහය සහිත පෙන්වනු ලබන්න ද එහි මුද්‍රා නැමුවේ ජල වූ පැන්සලක් දැඩි විට රුධි ඇතුළු යුතු වේ.

2012-03

ବିଜୟନାଥ ପାତ୍ର କୁମାର ଏବଂ ଶ୍ରୀ ଶହେରାଜ  
କଲୁହ ପାତ୍ର ଦ୍ୱାରା ଉଚ୍ଚବିଷ୍ଣୁ ପାତ୍ର ଏବଂ ଶ୍ରୀ କର୍ଣ୍ଣାନାଥ ଏବଂ  
କର୍ଣ୍ଣାନାଥ ଏବଂ ଶ୍ରୀ କର୍ଣ୍ଣାନାଥ ଏବଂ

ଶେଷ କାହିଁଏବଂ ପରିଚାଳନାକାରୀ ହେଲାମୁଁ ଏବଂ କ୍ଷେତ୍ରରେ ଉପରେ  
ର ଗୁଡ଼ିକରେ ଆବଶ୍ୟକ, ଦୈନିକରେ, ଅଧି ଅଧି ପରିଚାଳନା  
କାହିଁ - କିମ୍ବା ଏକ ପରିଚାଳନା କରିଲୁବା ? ଏବଂ ଏବଂ ଏବଂ କିମ୍ବା  
ଏବଂ  
ଏବଂ ଏବଂ ଏବଂ ଏବଂ ଏବଂ ଏବଂ ଏବଂ ଏବଂ ଏବଂ ଏବଂ ଏବଂ

ಬಹಳಿಗೆ ಹ್ಯಾಕ್ಸ್‌ರ್ ಅಂತರಿಕ್ಷದಲ್ಲಿ  
ಉಪಿನ್ ಶಣಿನಾ ಅವೆಲ್‌ಲೂರಿಯ ಅಂತರಿ  
ಲಕ್ಷಿತಾರ್ಥಕರ್ತೆ ರಿಂದ ಕಾರ್ಯಕ್ರಮ  
ಅಂತರಿತ ಮರಣಾತ್ಮಕ ಅಂತಿ ಚಿಂತು ಇತ್ತ  
ರಿತ್ತ' ಭ್ರಾಹ್ಮದೀವಿಲ್‌ರೆ ಏಂತ  
ಅಲಿನ ಈ ಎಡ್‌ಪಿಎ ಇಲ್ಲಿ ಪರ ಸಿದ್ದಿನಿ  
ರೆ ಅಂತರಿತ್ತಾಲ್‌ಲ ಅಂತರಿತ್ತಾರ ಗ್ರಹಿಸಿ  
ಪರಿಶೀಲಿಸು ಅಂತರಿತ್ತಾರ ಅಲಿನ ಅಲಿನ  
ಅ ಹಾಲ ವಿಜವಿಷ್ಟಾಲ್‌ಲ ದೀ ಏ  
ಬಾಲಿನಾಂತರದಿನ್ ರ್ಯಾಂ ತಾತ್ತ್ವಲಿತ ಮಿಂ  
ಹರಣಾತ್ಮಕ ಎಡ್‌ಪಿಎ ಇಂತಿತ್ತಾಲ್‌ಲ ಗ್ರಹಿಸಿ  
ಅಲಿನ ದೀಪ ಹಾರು ದೀಪಾತ್ಮಕ ರ್ಯಾಂ ಸಿದ್ದಿ ಅಲಿನ ಅಲಿನ  
ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ  
ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ ಅಲಿನ



*an old school*



John W. Dickey  
1938-1940



ಬೆಂದೆ ಮಾಡಿ ಕೊಟ್ಟಿರುತ್ತಾನೆ ಅವಕಾಶ ನೀವರಿನ  
ಬೇಕು ಎಂದು ಅಂದಿಸಿಕೊಂಡಿರುತ್ತಾನೆ ಅದನ್ನು ತೋರಿಸಿ  
ಹಾಲಿ ಅಂದಿಸಿಕೊಂಡಿರುತ್ತಾನೆ ಅದನ್ನು ತೋರಿಸಿಕೊಂಡಿರುತ್ತಾನೆ  
ಅದನ್ನು ತೋರಿಸಿಕೊಂಡಿರುತ್ತಾನೆ ಅದನ್ನು ತೋರಿಸಿಕೊಂಡಿರುತ್ತಾನೆ

卷之三



କୁଳ ରାଜ୍ୟ ପାଇ  
ହାତ ପାହିଲା ଏହାଦି ଯେବେ ହାତ  
ଚାଲାଯି କାର ବିଶିଳାମାନ  
ପାଇଲି.

卷之三



360



22

කිරුලා අඩ කදුව ලැඟ බිංදු දමන  
පෙළාගලා ගොජලාව මද වැයසක් දැඩු රේකලා  
දෑමලා තිබේ නම් බිංදු පටිඨේ ගොලරවිලා  
රේකලා වැඩි එකී එව් ඉතිශෙන්න බලා

කලා  
කොලාව  
කොලාව එකී එව් ඉතිශෙන්න බලා

කපුවා



කපුවා ඇඩුවා මුදු ප්‍රමාණයක  
නිවේ නම් අධික වර්ණාවකි.



මෙහි දියුවන්නේ කපුවන් වැඩිපුර නින්තර දූමීම නොවා  
උතුවර් සිනල නිසා රේකාන දිග මෝසම නරජා ශ්‍රී ලංකාවට පැමිණෙන  
සොඩ්‍යුලන් ප්‍රමාණය වැඩි නිසාන් උන් කපුවා ඇඩුවා මුදු ප්‍රමාණයක

කාලගුණය පිළිබඳ දැනගැනීම කාමිකරුමයට අවශ්‍ය නිසා  
නිසා කපුවා ඇඩුවා නින්තර ප්‍රමාණය බලාගැනීමට ගොවියන්  
පෙළඹුණන් එය ඉතා අවශ්‍ය නියාවකි. එවැනි පුද්ගලයන්ට මිය  
යන නොක් ම කොට්ඨර කපුවා පසුබව නොවේ. එහෙත් අනිවා  
ගොවියන් මේ අවශ්‍ය ප්‍රමාණය නොවා මේ පිළිබඳ සොයා ඇඩු

ජන සාධිය ඇවුම්  
ජල් යල් බැඳුළුවේ පාලුස්ථිතා

කල් යල් බැඳුළුවේ පාලුස්ථිතා ගැමී ජනනාව් අතර ජන,  
කට් වගායන් මෙහෙයු පටිඨියි

කල් බැඳුළු ගොජවිද ගොවිතැන්  
මල් වියා ගොජවිද කිරී වයද  
ඇභාසුරා ගොජවිද වැඩි වල  
ඇලාවිතුරා මුදුන් කවිද ද

ඕරන්නන්  
රැජයන්නන්  
ඇභාසුන්නන්  
දිකින්නන්

විෂ මස බිනර මස ව්‍යුරනා බිංදු	ආම්වා
දුරුණු නාවම් මස රායනා තද	ආව්වා
රැඳවාස් මෙහේ පිට ද්‍රාවා තද	ආව්වා
කාවන් ගොජවිද නැංනා මෙහෙ ප	කිව්වා

( පෙබරවාරි පිට මාරුකා )

නාවම් මෙහේ දී කැලයට	වැදිලා
මසක් පලණ කල් පැලවල්	සාපාලා
ඇදින් මෙහේ දී වල් පිනි	කඩාලා
ඇරහන් ඉඩුමුව් කළවර	බලාලා

ඩිං හි ගැම සමගන් නියරන්	ඇවුම්
සහි දෙක පසුව දෙකිජේ නියන්	භාම්
බද්‍යා නියර ගොජනා පොජනාරන්	ඡාම්
ගොජනා පෙර්රු මස තුළ බිම්	ඇකුයිම්

කල් මසක් ව්‍යුද ගොවිතැන් ඇඩුරු	යැයි
පුල් පවන් සියිලය අද ලැබේ සතර	මියේ
දුල් කරල් බර ව රන් දීම ලෙසිනි	යැයි
යල් ගොයම් පැශෙයි කදිමට නිකිභී මෙයේ	මියේ

භුද්‍ය කුරහන් ව්‍යුරා දන් මාස	දදකයි
මහ පූඩ් ඉරුන් පිටුවා දන් මාස	ඇනයි
හේත් කපන්නට වි දන් මාස	පහයි
දන දුක් සියල්ල ම මට තව මාස	දෙනයි

මහ ( ජුලි සිට සැප්තැම්බර් )

පෝය සන්ධියේ ඇපැල් කයු	හේතා
නිකින්නියේ මැද දි ගිනි තැබු	හේතා
විජ මාසේ වැපිරු කුරහන්	හේතා
අභේ පිනට ම පි පැහුණන් මේ	හේතා
මූනා මෙදා හේතෙන් උසි	හදන්නේ
ඉරිගු කුරක්කන් හෙම	හදන්නේ
මමාන මාසේ ඇල් හේතෙන්	ඉහින්නේ
ඉල් මහටයි ඇල් එ බිම	ඉහින්නේ
වේසක් පොසොන් මක බිම් තොරා	ගන්ට
ඇසළ නිකිණී මස බිම් පිරා	ගන්ට
ඩිනර මෙශ වැට් කොටු සරි කර	ගන්ට
විජ මස පුරා ව්‍යුරන් අම්	පුරවන්ට

විජ මාසේ දෙලෝයට ව්‍යුරනා බිජු	වේවා
නාවම් මසට පායන්නේ තද	අව්වා
අඡ ගොමර පෙනි ගොමර දියි	අව්වා
ඉරු දෙවියන් තද තොකරන්	අව්වා

පිල් සලා මමාණරු රති දාවල්	නිස්සේද්
මල් තලා උරු යෙද කති ආ	කුස්සේද්
පැල් තනා ලැකිනි නිදි නැති එ	නිස්සේද්
කල් බලා යුරුණු මස දුදිනි	දුස්සේද්

භක් වැඩි කල් පුරා කවදක්	වහින්නේ
දුක් විද යෙකන්නාට ගොවිතැන්	කරන්නේ
මකනොම හේත් එලි කරමින්	නැඛන්නේ
විෂ මස පුරු දේශ ඇත් බිඳු	විභින් ඔස්

මල් කුරු ලිය තොයෙන් පලදා	දරන්නේ
කල් ගොයලා ගොඩ ගොවිතැන්	කරන්නේ
වල් ඇදිමින් දර දැඩි අස්	කරන්නේ
ඉල් මස ගොවෙන කුරු ව්‍යුරකි	බොලන්නේ

ඉ ලංකාවේ කාමිකරමය දදය බලිමේ දී යල කන්නයට වඩා ගොවිතැන් කිරීම සඳහා සැමවිට ම වාමගේ තොරුගෙන නිබෙන්නේ මහ කන්නය බව පෙනී යයි. ජන කට් වැටියෙන් ම නිරමාණය වී ඇත්තෙන් මහ කන්නය සඳහා වන අකර නිරමාණය වී ඇති ජන කට්වල පරුන විමසීමේ දී ද යල කන්නයේ පිදු කරන ගොවිතැන් අවිනිශ්චිත හා ප්‍රවානම් සහාත බව කියවී ඇති බව පහැදිලි වේ

දාළ -

එතින යන උඩ ඉගිලෙන	ඇරුල්ලන්
බානින බාහා ගල් ගැසුපන්	ජායන්නාන්
ප්‍රංචි ගොලෙන් කුරු වි පොඩි	තාලන්නාන්
මෙදා යලේ ගෙය තොකරව්	ඇරුල්ලන්

කාලේ කඩා වැට් බැන්දා කැරේන	දිනී
කුහුර පුරා දිය බැන්දා තියර	දිනී
මින කකා පැල් යෙකා පැදුර	දිනී
මෙදා යලේ එ අඩුවා අව්ව	දිනී

4. ଅନେକିତାରେ ବିଭିନ୍ନ ପାରିଷଦୀ ବିଭାଗ  
(ଜାଗତକ ବେଳେ)

වලය පුරුෂයාගේ යනු ඇත්තටකාංසය යි. අභ්‍යන්තරයෙහි එම් දැඩියෙන් මෙය පිළිබඳ නොවා ඇති අලය යි. ර එම් පිළිබඳ පිදුමාවන් ඇතු. (ආමල්කාය පෙනී තැනි සහ රාජාචර්ජාතාය විම.) සායනකා / කින්දි භාණාචාර්‍ය ඇතුව පිදුමා යනු පෙනී යනු පෙනී යනු පි. විද්‍යාව යනු මේදිය යි. දැඩියෙහි විද්‍යාව පෙනී පෙනී පෙනී පිවිසිර මේදිය යි. අන්තරික්ෂ වලය යනු එම් ජෙත්තාචිර මේදිය වි මෙම ඇසාරුන මෙන්ඩලයේ ජවය දැඩියෙන් ඇත්තෙන් පුරුෂයා රමණි. පියවි ආයත නොපෙන්න නැඹුද මෙම දැඩියෙහි ? අන්තරික්ෂ විරුණ එම ලේ. මෙම විරුණවලට මේ පාටිවියෙහි පියු භාක සහ සතුන් සංවිධි ය. උදාහරණ අලය ආකෘතියෙහි අලය පරිභිම සඳහා තිල් පාට කාවිරයකින් ආවරණය කළ මුතු යි. තෙක්සස් ගැඩි තිල් පාට විරුණයට සංවිධි වන බැවිති. මූල් අදහා ගැනීම සඳහා කර පාට අවශ්‍ය ලේ. එම තීකා බිජ කරුවෙන් තැබිලෙන් මූල් ඇත්ද පුරුෂයාගේ ආලෝක තරුණ විරුණ ගක් ඇතු තිවිධ කෙටිවල දී සඳ ඇතුව අනෙකුත් ග්‍රහයන් මෙම විරු පාටිවියට ලබා ගේ. මෙම විරුණ කිරණ වශයෙන් හඳුන්වයි. ගැනී සඳහා මෙන් ම කිරී ද ප්‍රධාන ලේ. මෙය වටහා ගැනීම සඳහා ජෙත්තාචිර ගැනු සුදු ගෙය අවශ්‍යක්දයක් ලබාගත් යුතු ය

පාලිවියේ ඇති සියලු ගාක හුරුයාට අයන් ගාක සහ  
වින්දුයාට අයන් ගාක විගෙයන් මූලික ව ම දෙකොටසකට වෙඩු  
දැක්වීය තැනි යි

କୁର୍ଯ୍ୟାତ୍ୟ ରାକ :-

**ଭୂର୍ବୟାତେ ଜାକ :-**  
ଭୂର୍ବୟା କିନ୍ତିରି ଅଧିପତି ଲୈଲିନ୍ ଭୂର୍ବୟାରେ ଆଯନ୍ ଜାମଣି  
କିନି - ଦୁର କିଳିଯ ପ୍ରତ୍ଯେ କିକୁ ଫର୍ମୁଲ ପଣିତ ଲିଯ ପ୍ରତ୍ଯେ ଦି. ଲମ୍ବନ କି  
ଭୂର୍ବୟା ଏକଟିଯର ଲମ୍ବନ ମ ବଲ୍ୟର ଦ ଅଧିପତି ଲେ. ଲବ୍ରିନ ଦ ଜୀ  
ଜାକଲିଲେ ଫର୍ମୁଲ କିଳିଯ ପ୍ରତ୍ଯେ ଯ. ମେ ଫର୍ମୁଲ ପଣିତ ଜାକ ହର ଲିଙ୍ଗ  
ନାମ ଲେ.

## වන්දයාගේ යාක :-

ଲହୁଦ୍ୟାରୀ କୌଣସି ।  
ଲହୁଦ୍ୟା ରତ୍ନାଯାର ଅଧିକାରୀ ଗୁହାଯା ପି. ରତ୍ନାଯାର ଅଧିକାରୀ ରତ୍ନାଯାର ବଳପୂର୍ଣ୍ଣ କରନ୍ତି ଗୁହାଯା ପି. ରତ୍ନାଯାରଙ୍କ ଲାଭେନ୍ତି ଅଛି ବିଷାଳ ଜୀବିତରେ କରନ୍ତି ଲହୁଦ୍ୟା ପ୍ରକଳ୍ପ କରିବାର ପାଇଁ ଏହାର ବିଷାଳ ଜୀବିତରେ କରନ୍ତି ଲହୁଦ୍ୟା ପ୍ରକଳ୍ପ କରିବାର ପାଇଁ

ରେଣ୍ଡ କ ପାନ ପାନକୁଆର୍ବ ଲ୍ୟାଟି ହେଲ୍ଡ ହୋଇ ଥାଏ ତାହା  
ପାନକୁ ଲ୍ୟାଟି ହେଲ୍ଡ ଏ ଏବିଧ ପାନକୁଳ ପାଇଁ କିମ୍ବା ଆମାରୁ  
ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି  
ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି  
ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି  
ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି  
ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି କିମ୍ବା ଏହି

ඒක ගොලුපිලුව ඇදී සහ හිසා ටේඩින පත්‍ර රුහු පෙන්  
රුහු එයි වන හිසා පුරු (මාධ්‍යම පුරු පැහැදිලි දී) නි  
පැහැදිලි පෙන්නය ගැනීම යදහා මේ අනාත්‍යන්තා ලැබේ. එම තු  
පැහැදිලි මේ කැපුවන්න නේ පැදන්පිලු රුහු එයි හිසා ආනා  
වතින ලදින එ උග්‍රෝහන මැයි පැහැදිලි රුහු එයි හිසා ආනා  
භාගින් විවෘතාත්‍යන සිටියන. ඔම් සංයිතුවිය හිසා ටැන්තුවය මෙය  
පැහැදිලු රුහු මිශ අරඹු දැක්නට ලැබෙන්න නැත. එක්වින් එම  
තා සිටි වාක්‍ය නම් මේ. අනාත්‍යන්තා පැහැදිලියේ පැහැදි  
පැහැදිලිය යදහා ගැකය එරුම කර පැමි ආකාරය ද මින්  
සැම්බැන්ද බැවින එ වයුදය එම පුද්ගලිකයා ස්වරූපය එහෙ  
ඛැඩිමට යම් රුකුල් ලැබෙන බැව ජ්‍යෙෂ්ඨියයේ යදහා එයි

ඡැංග ගැලුවන වන්දුයාට පාවිචිය එවා ගමන් කිරීමට දින 27 නියෝග ඇඟිල් මාසයේ 43 දි. තත්ත්ව 11 දි. දෙමළ 9ක් ගත වේ. ආසන්න පෙනෙන් මෙය දින 28 නි. ජනවාරි මාසයක පළමු වැනි දා ඉපැංච් ගැහැනු දැඩිවා. ජනවාරි 28 වන එම විට වියස මාසයක් සම්පූර්ණ නියෝග ය. රෙහෙත් උදිනා ම උපදිනා පිරිමි දරුවා මාසයක කාරුණික සම්පූර්ණ කිරීම සඳහා ජනවාරි 31 වන තෙක් කිවිය යුතු වේ. පෙනෙන් පෙනෙන් පමණ ආසන්න මාසයක ම ගැහැනු ලමයා පිරිමි ලමයාට වැඩාදු සේනි පමණ (ආමාර මාස දින 31ට අඩු වේ.) වැඩිමහල් වන පෙනු හි පෙනෙන් පමණ ආසන්න දැඩිනු ලමයාට මාස 13ක් වන විට පිරිමි ප්‍රමාද රාජු ප්‍රාග්ධන දැඩිනු ලමයා බොහෝ ටීව්, පළමුවල්ප විය මාස 12ක්. ගැහැනු ලමයා බොහෝ ටීව්, පළමුවල්ප දෙනු ලබන්, නැගිටින්නේ, තරා කරන්නේ වන්දුයාමයේ මේ බලපෑම් නිසා ය. විවාහයන දැඩිමියා ව්‍යවහාර වර්ෂ ගණනායට අනුව, එදා නිනිපයකින් වැඩිමහල් විම කිරීමක් ව තිබෙන්නේ කාන්තාව සැංස්කීර්ණ විසර කිනිපයකින් වැඩිමහල් විම ව්‍යුත්වා ම තදනා සම් වියුත් වෙශ්‍යාම් ගෙන ජේ සඳහා බව පෙනෙන්. අ තුවලට ද මේ මෙයේ ම බලපාටි. කිතුල් ගස් වර්ග දෙකකි.

### පුරුද වන්දු (ගැහැනු, පිරිමි)

පුරුදයාට ඇයන් කිතුල තද දියක් සභිතා ය. දින 31 මාස නිසා ඇතු ඇතින් ඇතින් ඇතු. මලක් ඇදීමට ගත වන මාලය වැඩිය වන්දුයාට ඇයන් කිතුලේ අරමු (තද ගැනීය) නැතු. ජලය වැඩිය.



### පිරිමි කිතුල් ගසක්

ඇතු සහ මල් ඇදීමේ කාලය අඩු ය. ඇතු අතර මල් අතර පරනාරය අඩු ය. තෙලිස්ස් පුරුදයාගේ ගසේ අඩු ය. එහෙත් එහි අඩුවා ඇල්ලෙකාගොල් ප්‍රතිශතය වැඩි ය. එමෙහි ම වන්දුයාගේ ගසේන් මාස කන්නයේ අස්ථිතිනා ගුත්ති මූලික ව ම පවත්වනු ලබන්නේ මාස කන්නයේ අස්ථිතිනා ගුත්ති විදුමට ප්‍රමාද. අස්ථිතිනා ලබාගැනීම සඳහා උද්ධී උපකාර කළ සයට කෘෂිගුණ දැක්වීමේ උත්සවයක් ලෙසිනි. මෙය නැත්තේ උත්සවයක් නොවන බව පෙන්වීම සඳහා උදාහරණ වශයෙන් වැදුහා කරුණක් ගෙනෙහුර දැක්වීය ගැනී යි.



ගැහැනු කිතුල් ගසක්

මේ ක්‍රත්තවය නැත්තෙන් උදුමය පිරිමිය වන්දුයා මින් ම සාමිකරණීන් විද්‍යාත්මක පදනමකින් යුතු විය. මේ පියලු කරුණ පිළිබඳ මැහැරින් සලකා බලන පර්යාරියා, පාවිචි තැඟැය පරිභාශක සියලු සත්ත්ව සහ ගාක එවිනාට නැගැරියාශයේ ඇති මැස් ඉහළ මෙළුකායක ම බලපෑම ඇතු එකි වශයෙන් ලැබෙන බේ සඳහාන් කරයි.

මේ කාරුයය සඳහා ඉවිහල් වන්නේ වන්දුයාගේ බලය යි. මේ නිසා ම බොහෝ ටීව් පුරුදයාටේ වඩා මද, සාමිකරණය දී ඉනා වැදුහා මලකින් සලක්. මේ ප්‍රාග්ධනයාගේ ප්‍රධාන සංස්කීර්ණයා උත්සවය වූ යිංහල භා මින්ද පළුන් අවුරුදු උත්සවයේ දී නව සඳහා බැලීම් පළමු වැනි වාරිතුය ලෙස සලකන්නේ ද මේ නිසා ය. මෙම වාරිතු තිසි පරිදි ඉටු කරන යිංහල ගැමී ජනාතාව ඉදිනිට හෝ ඇදාන් දක්නට ලැබේ. නව සඳහා බැලීම උත්සවයක් මලය නවමත් අධ්‍යාපන ව මානර සින්තැරිය පංසල භා සැවිඛාධී එ ලෙන්නදුව ග්‍රාමයේ පවත්වාගතන යතු ලැබේ. (මේ සඳහා ගැමී රිකා ගෙදරකින් ගැටියල් 500/- බැඩින් එකතු කර පවත්වාගතන යන බැංකු ගිණුමක් පවා ආරම්භ කර යිනි.)

යිංහල අවුරුදු උත්සවය සංස්කීර්ණයා උත්සවයක් වන නමුන් නැතැත් උත්සවයක් නොවේ. මේ සංස්කීර්ණයා උත්සවය මූලික ව ම පවත්වනු ලබන්නේ මාස කන්නයේ අස්ථිතිනා ගුත්ති විදුමට ප්‍රමාද. අස්ථිතිනා ලබාගැනීම සඳහා උද්ධී උපකාර කළ සයට කෘෂිගුණ දැක්වීමේ උත්සවයක් ලෙසිනි. මෙය නැත්තේ උත්සවයක් නොවන බව පෙන්වීම සඳහා උදාහරණ වශයෙන් වැදුහා කරුණක් ගෙනෙහුර දැක්වීය ගැනී යි.

5. ආධ්‍යාත්මික බලය යොදා ගැනීම  
(පුදු පුද්‍ර ප්‍රචාරක්වීම්)

ආධ්‍යාත්මික බලවිගය යනු හිතට අයෙක් බලවිගය යුතු මානයික බලවිගයකි. මානයික බලවිගය යනු පුරුෂ නැතියේ ම තහන් රක් අවස්ථාවකි. පුරුෂ නැතිය ගාහා එහි උගාගැන්නා ඇතර එය ගාහාරයට ගෙනා එය නැතියෙක් ලෙස සිරුරු ඇඟිල් නිෂ්පාදනය වේ. එය ගොනික සහ මානයික වශයෙන් කොටස ගැනීමට බෙදා. මෙය භූම්‍රවාශනය ක්‍රියා කිරීම මගින් විශාල ප්‍රශ්නයේ ගත හැකි විය. කළමනාකරණය කරගත් ගොනික නැතිය ප්‍රමාද ලෙසටත් බලමනාකරණය කරගත් මානයික නැතිය ආධ්‍යාත්මික බලය ලෙසටත් කාලීකරණය දී ප්‍රයෝගනයට ගැනීම් ගොනික නැතිය ගොනිකාකරණය ගොවී ත්‍රෑතික ව්‍යුත්තාන් වී (ආලවිගයිලි විනිශ්ච්‍යන් වන මේ බලවිග දෙක ම අනුතුරුදායක විය. මෙය විශාල විදුලී ප්‍රමාණයක් වන තියා, ගාරීරික ඉන්දියකට එකතු වූ විවිධ එත්තින් නිශ්ච්‍යන් වන බලය ඉනා ප්‍රබල වේ. උදාහරණයක් ලෙස ඇයවුලින් එය නිශ්ච්‍යන් වූව ගොන් එය ඇයවුහ ලෙස හදුන්වීම් කුඩා දරුවකුම්ගේ සමට ගොලු වූව ගොන් බිඛිලි දමයි. ගේ තුළ මැල්වි යා හැකි ය. මේ නැතියෙක් තවින් පිට වූව ගොන් තවිහා තුළ ඇයගත් අවස්ථා සහායා උදාහරණ රෙක්ස් රැඳෙනාද තේවිනය තුළින් ම තැදිනගත හැකි ය. ඉදිරියේ දී එ අවස්ථා තවි දුරටත් විශ්චාරණ වූව ගොනිකාකරණය ගොනික ව්‍යුත්තාන් වී ඇති. මේ ආධ්‍යාත්මික බලවිගය වැදගත්කම ජනකමියා දුටු ආකාරය ප්‍රනා පදනම් තුවා පදනයන් ද වඩාස් පැහැදිලි වෙයි

## ආධ්‍යාත්මික ප්‍රචාරක්වීම්

ආධ්‍යාත්මික ගොටු මේල තැබුවට සම්බන්ධ සිරිප්පන් වන පදනම් පැහැදිලි වීම විශ්චාරණය යැකි විය. මෙම දී ගොන් තවිහා පුදු කාර්යක් වින්නේ සේ සේනා ඇතුළු වීම සඳහා එක තැනා ඇති පැටි. ඉතින් කැඩ් සේ සකස් හඳු පුදු බව විය. ඉතින් නැතිය සේ සකස් හඳු පුදු ය. මෙමසේ සකසන ටැට සිඡි ද ගොනු විසින් ආකුම්කා පරුණු ගොනාලටයි. මෙවැනි විට සඩුප්‍රවල බලය ඉනා ප්‍රබල වෙරු ජනතාව ඇතර පරිනින විශ්චාරය නැතිරූපී ද ගේ සොනාතුරු ආරක්ෂාව පිළිස බැඳිනු ලබන ඇප තුළ්ටල, ඇර, යන්න ආදියේ රටා බලය බැඳිමට නැතියෙක් සේ විට සඩුප්‍රවලට සිංහන බැවින් රටැනි ගොනි කරම සිදු කළ අයට සේ විට සඩුප්‍ර ආධ්‍යාත්මික බලවිගය උපදෙස්කම ජනකමියා දුටු ආකාරය ප්‍රනා පදනයන් ද වඩාස් පැහැදිලි වෙයි

## ----බදින් පඩුරු සේ සක්වල දෙවියන්ට---

මේ ආධ්‍යාත්මික නැතියිය පා ගොනා ම ප්‍රයෝගනයට ගන්නා අවස්ථා සඳහා උදාහරණ රෙක්ස් රැඳෙනාද තේවිනය තුළින් ම තැදිනගත හැකි ය. ඉදිරියේ දී එ අවස්ථා තවි දුරටත් විශ්චාරණ වූව

"අන්තෝ අන්තස්ස බාක්කත්තං කි. කරිස්සන්කි මාර්තා  
අනුරානාම් සික්බලේ භාක්කත්තං"

යනුපෙන් දෙශනා කළේ ද මේ තියා ය. හිත මෙල්ල ගොටු නැවැ  
ගොන් සීලු ගොටු මියල මානයික නැතිය ඇතට ගෙනා මෙය විට  
ඉත්තකම ලබා දී විට ඉන්න පිටුවීමන් සහ විට මාවිර තුනින්

6. ඇත් තීම් සකස්සීම  
( භාෂ්‍යක බිම් සකස් කිරීම )

වුලේ වක්‍රාචාරය නැතහොත් මන්දාකිණිය ලදී . භැඳින්ටෙක මේ හිමික නොවය ඇල ඇති දහස් ගණනක එ සූර්යයන්ගෙන් දනට තිවය ඇති එක ම සූර්ය ගුහ මණවලය , අව සූර්යයට ඇයන් ආහක මණවලය ඇල පිහිටා ඇත . ඒ සූර්යයාගේ සිව් 3 වන උපාභාමයේ ඇත්තේ පාරීවිය නම් ගුහලෝකය සි

මේ ඉහළ පෙළකය මෙයේ වාසනාවන්න වුයේ මෙහි ඇති ප්‍රවිශ්‍ය අරුත්ත්වා පරිජ්‍යන් බලයන් වක්‍රාචාරයේ පිහිටි වාසනාවන්හා සූර්යයා යටතේ කිහිපිමන් එව ම ගැලපෙන ලෙස පිහිටි අභ්‍යන්තරාලෝකත් නිසා ය .

මෙනිසා හිරුගේ බලපෑම ප්‍රධාන ලෙස පාරීවියා ලැබේයි . මේ හිරුගේ බලය පොලවට උරාගනු ලබන්නේ යාන විසිනි . ආරම්භක යාන නීරියා වන නීලහරිත ඇල්දිවලින් පවත් ගෙ මේ කුෂාවලිය නිසා පාරීවියේ පොලහාර තැන්පත් වීම ඇරුණු සි . මේ ගනුව සූර්යයා අවට පොලහාර තිරමාණය වුයේ මතුපිටිනි . ඒ නිසා ශ්‍රී ලංකාවේ තීම් සකස් කිරීමේ දී අවම බිම් සකස් කිරීමක නිසා ශ්‍රී ලංකාවේ තීම් සකස් කිරීමේ දී අවම අන්දකීම් මත පමණක් කිරීම සැමත් . අවුරුදු දහස් ගණනක අන්දකීම් මත සූර්යයා තිරමාණය වී ඇති උපකරණ (නැඹුල, උදේල්ල) මේ සඳහා යාක්ෂණය දෙමි.

ශ්‍රී ලංකාව ස්ථානික කළුපිය රංක් බව තිරතුරු සිංහලේ කළ යුතු සි . මෙවැනි රංක සාරවත් පස් තවිවුව තිබෙන්නේ පොලලාව මතුපිටි සි . මේ සාරවත් පස් තවිවුව තිරන්තරයෙන් පොලලාව මතුපිටි සි . මේ සාරවත් පස් තවිවුව තිරතුරු ව ම පස් තවිවු දියුණු ලෙමින් වර්ධනය වන්නේ යාන පත්‍ර තිරතුරු ව ම පස් තවිවු දියුණු ලෙමින් වන බැවිනි . ඒ සමග ම සූර්යයාලෝකය සාපුරු ව ම ලැබෙන නිසා තයිශ්‍රිතන් එජ්ජර වීම සිදු වේ . ඒ නිසා මේ තත්ත්වය නිසි ලෙස වටහාගෙන බිම් සකස් කිරීම ප්‍රවේශමන් කළ යුතු සි . ප්‍රධාන වර්ෂාවන් 4ක ලැබෙන නිසා පස් සෝදාගෙන යාම ද පිළු වන බව අමතක තොකළ යුතු සි . ඒ නිසා වගාව සඳහා බිම් සකස් කිරීමේ දී පොලලාව තිරුවරණය කිරීම , අනිසි පරිදි පොලලා ගැනුවට බුරුල් කිරීම තොකළ යුතු සි . අනිසි පොලලා ගැනුවට බුරුල් කිරීම තොකළ යුතු සි .

## සියලු පැවත්වා

කළුපෙනා කරන මිට ප්‍රසාද ප්‍රසාදන් ඔම් රට වුපුරාන රසක් සිය ගැන්දත (පැල මිටුවන) රටෙක ගොඩන බැව යි . (ස්ථාවරින ට ට රැඳාවී පැල ට වර්ධනය විෂට ඇවිශා ස්ථාවරින පරිජ්‍යය ඔම් රටෙ සිංහි සූර්යයාලෝකය සහ බුරුල් පස (ක්ලෑ එවින ගැනීමේ නිසා පස තිරතුරු බුරුල් ටේ.) වෙළඳු රෙක සිම් සකස් කිරීම සඳහා අධික වියදුම් දැරීම අඛණ නැඟ

- ගොඩ ගොවිතුළන් දී නම් අගල 4ක් 5ක් යුතු ගැං (ඒ) පමණක් සැංස් . මධ් ගොවිතුළන් දී නම් අගල 4ක් 5ක් පමණක් සැංස් . පරිසර කාණිකරවීමේ දී ඔම් සඳහා 1 බකකි පාත්ති තුම්ය 2 සාමාන්‍ය විල පාත්තියා 3 පසුඛ තුම්ය 4 කන්දදමයදර තුම්ය 5 විල තුම්ය යයෝග වේ 1 බකකි පාත්ති තුම්ය

මෙහි දී මතුපිට පස් පමණක් බුරුල් කර ඇඩි 2 . 5ක් පළලට කාණුවක ආකාරයෙන් පස අදරසට ඉවත් කර මැද සාම්දන බක්කියට (විල වැනි කොටස) ගොඳින් දිරා ගිය යාන කොටස සැංස් මිනු පිට කළපාව පොලහාර පස් යොදා යන්නා පාත්තිය සි . මෙය යොදා අවසන් වූ පස් ඇඩි 2 . 5ක් පළල ඇගල් 7ක් උස තමන්ට ගැලපෙන ආකාරයෙන් දිගින් යුතු පාත්තියකි . කදු බැවුම්වල දී 'ඒ - රාමුවක' ආධාරයෙන්



සංගම්පල රෝඩා ආකාරයෙහි පාත්‍රි සකස් කළ යුතු ය. අවසානයේදී පාත්‍රිය මත පසුනායේ ගැඳීම අනුවරිත වේ. මෙය මිනෑ ම ජාත්‍යාධාරී ප්‍රෙදිම් හෝ බේජ් වැඩිහිටි සුදුසුය

### 2 සාමාන්‍ය වල රෘස්කි ක්‍රමය



මෙහි දී මතුවේ පස් මුරුල් කර පළුලින් අඩි 2. 5ක් වන මස් දී තමන්ට කැමති ප්‍රමාණයකින් පාත්‍රි ආකාරයෙන් සැදිය යුතු ය. උස අඟල් 9ක්. මෙහි දී පාත්‍රිය මත සිදුවෙන හෝගයේ ගැලුවන ආකාරයේ ත්‍රිකෝණාකාර හැඩියට වලුවල් සාදා එයට දිරා තිය භාව නොවස් සහිත මතු පිට (කර පාට) පොශනාර පස් යොදා සාදා ගන්නා පාත්‍රිය යි. ඉන් පසු මෙම පාත්‍රිය මත වසුනක් ගැඳීම අනුවරිත ය. මෙය පැලු හෝ බේජ් සිදුවීම් සුදුසු ය.

### 3 පසැය ක්‍රමය

මෙහි දී මතුවේ පස් මුරුල් කර පළුලින් අඩි 2. 5ක් වන මස් තමන් කැමති දිගකින් පාත්‍රි ආකාරයෙන් සැදිය යුතු ය. උස අඟල් 9ක්. මින් පසු පාත්‍රිය මතට දිරා තිය භාව නොවස් යොදා දැඳුන්වන්නා දීල්ලකින්



හෝ උදා මිලදුපතින් රේවා පාත්‍රිය මත කළටම කළ යුතු ය. ඉන් පසු අවසානයේ දී පාත්‍රිය මතට වසුනක් යොදා යුතු ය. අනි වැඩි පසු වසුන නිශ්චිත දී ම පැලු හෝ විද සිදුවීය යැයි ය.

### 4 කන්දෙමගදර ක්‍රමය



මෙහි දී කද බැවුන් දී නම් ජලය බැඳ යන දිගාවට විරුදු ව සංගම්පල රෝඩා කුම්ඩට සලකුණු යොදාගත යුතු ය. පැලුවෙන් සලකුණු දෙක දික් ප්‍රාන් ලැබුවක ආකාරයෙන් සම්බන්ධ කළ යුතු ය. ඉන් පසු ලැබුව මතට ලැබුව අදහස

ඇති මතුවේ පස් පුරා එකතු කළ යුතු ය. මේ එකතු හිරිමේ දී ලැබුවෙන් පැඩි 1. 5 උරින් ඇති පස් එකතු නොකළ යුතු ය. ඉන් පසු ලැබුව යලවා ඇඩි 2. 5කට පහැලින් හෝ ඉහැලින් එලුස ම ලකුණු කරගත යුතු ය

ඉහත ආකාරයෙන් ම පස් එකතු කළ යුතු ය. දත් අඩි 2. 5 ක පරනාරයකින් යුතු අඟල් 9ක් උස පස් කදු 2ක් ගැඳී අවසන් ය. මේ කදු දෙක අතර කාණුවක් සඳු ඇතේ. මෙම කාණුව මෙම හුම්බයෙන් ගලවා ඉවත් කරන ලද වල් පැලුවේලින් සිරවිය යුතු ය. වල් පැලුවේ අවශ්‍ය ප්‍රමාණයට නොමැති නම් දිරා යන මිනෑ ම දෙයකින් මෙය සම්පූර්ණ කළ යුතු ය. ඉන් පසු එවැනි අදහස් කාණුවක ආකාරයෙන් පස් පුරා (මතුවිට) ඉහත සි රෝඩා ගොඩි මතට දැමී යුතු ය. එනැඟුරු ව මෙම පාත්‍රිය වසුනකින් වැඩිය යුතු ය. සහි තුනකට පසු මිනෑ ම නිශ්චයක් හෝ පැලු සිදුවීම් සුදුසු ය. පැලු වැඩිනා විට මෙම පැලු අතරට විටින් විට බාගිරින් සහයාගනු ලබන ගාක නොවස් ඇතුළත් කළ යුතු ය. මේ හැකුව තිසා වල් පැලුවේ සිදු තොටී. වනුර දැමීම අනුවරිත වේ. පාත්‍රිය මත පොශනාර සැදිම අනුවරිත ය. ත්‍රුදු එවින්ගේ වියාකාරීන්ටය තිසා පාත්‍රිය නිරන්තරයෙන් මුරුල් ව පවතී. වසුන

නියා ම තම්පීජ් පාසර විෂ නැවති. රාජනීය අභ්‍යන්තර ද නැවති. මි  
හේ පුරුෂන් උස්ථිතින් නොලා ආචාර්ය මූල්‍ය ගෝන්ගෙය් ඇඟි  
ඇඩාරජ රාජනීය මුදල දීමා කාණු ප්‍රසාදීන් නැවතින් එකු විසුනුවක  
යොදා චෙහෘ ගෝන්ගෙය මාරු තිබේ ප්‍රමාණී. නැවත විම යක්ද හිටුවු  
ගෝන්ගෙය ය

5 ପିଲେ କୁଣ୍ଡଳ

ప్రతిది అనూతికి రిప.  
ఎల్ అనూతికి రిప కడ లాడి  
పణి త వీతి బహచ కిరీత  
అతిది కి. రాలుతులును  
కైనిల్ల గడు' బహచ  
వారులు వీతి లల వ్యాయ  
ష్టు చురుబాలే పాశుకు  
ఎన్ని 'లల' ధరిత కారుగ్ను  
ఉమెలి. ఇన్ పణ్ణ అభుతిరి పడే  
ష్టురు రఘుతం వ్యాయకు  
ధూమారుడును' (రుపందే



දුක්මලින පරිදි) ගොඩගසනු පැවති. මේ වන විට අයල් 9ක පම්ප  
පලුත් බැඳී අගල් කෙ පමණ පස් වැටියක් පොලව මතුහිට නිරමාණය  
වී ඇති. මේම වල තුළට කළින ඉවත් කරන ලද වල් ගොඩගස  
ඉත්තේ ව වශවේ ගොඩගැයි තිබු පස් විශකන් වැයිය යුතු යි. ඉත්  
පස් වසුන් යොද වින දිනකට පස් බිජ හෝ පැල රෝපණය කරනු  
පැවති

୩୭୮

ශ්‍රී ලංකාවේ මධ්‍ය ගොවිනැගෙන දී ද ගැසුරට සි සැමිත්  
ආච්‍රිත නොවේ. මේ සඳහා මත්‍යපිට අතල් හෝ නිම පෙරදීමක  
සැමත්. මේ සඳහා සාම්ප්‍රදායික උදුල්ල. තගුල වැනි ආම්පන්න  
භාවිත කළ අකර හේ හරකුන් ලබා කුණුර මැධිවීම සිදු කර ඇත  
හරක් තුරයකට අයියක ප්‍රමාණයක් වල කුණු වෙන බව පැයැණුවෙන්  
පවත්න්. හරකුන් ලබා මැධිවීමේ දී පදම විභාග ගෙනෙන් සරම් තුරයි  
(විළුලුකර ලැහැ) කකුල එමරන ප්‍රමාණයායින් ඔවෝරය ආච්‍රිත් වි

වහින පලුදු පැනී වැයේ අභ්‍යන්තර දක් වැයෙනෙන් පලුදු පැනී හිය (විම නොරුම්) හා හැඳුනාගැනී පැනු එ දෙවැනි හිය හා සියුර මූල්‍ය පැනු යාරු හා මට්ටම් තොටු වැනි ජලය පැය පැය යාම් කාඩු යලදා තොටු වැනි පිළිම හිදු යාරු ලැබේ. \*



පෙරමුන පස පිහි යය  
තුළයේ කැටි ප්‍රාකුර දිස  
වේ

४८३

ශ්‍රී ලංකාවේ හේතු ගොට්ටුනා ද ඉතා ජනප්‍රිය විය තුමයකි. මේ හේතු ගොට්ටුනා භා බැඳුණු වෙන ම සු සම්පූද්‍යයන් භා ක්‍රමවේද රෙසක් දැකගැනීමට හැකි වේ. වෙළඳයින් ම හේතු විගාච දැකගත හැකි වින්නන් වියලි කළාපයේ ය. විය කළාපය වියලි වුව ද ගොමඩු. පිරිස්ස්ස්, වට්ටක්කා වැනි දියර ගතියන් පුද් විගාල එල බහුල ව ම හැඳුන්නේ මේ හේතුපිල ය. අපේ රාජ්‍යීය ගොට් ජනතාව අවම පහසුකම් යටතේ ගොසේ මේ විගාචන් ජය ගන්නේ ද යන්න ඇඟ්‍රේන්න් ම මදක් විමසා බැලීම වට්

හේතු ගොවිතැමන් දී පලමුවෙන් කණ්ඩායමක් එක වි කණ්ඩායමේ තායකයා සමඟ සරු ඉඩමක් තෝරාගනු ලැබේ. මේ සඳහා වසර 7කට වත් වැඩි කාලයක් වල් බිජි වූ (අනුගැර දමා නිඩු) ඉඩමක් මත්තා යන යුතු ය. මෙයි දී කණ්ඩායම් තායකයා පුරුද්

\*පළමු වැනි හිය භාජ විට පෙරමෙන පස පිහිලි මෙත් අභය ද කැපී ව්‍යාකුචවලින් වැඩි ඇත. මේ තත්ත්වය දැකිය භැංකෝස් පාලිතන විස්සකා ආරම්භයේදී පමණි

ඉසින පසු කුඩා ගස ८८ක් නොහිටන අලසට (හැඳු පෙන්නට උතාම් කුඩා ගස එක් කැඳි පාරකින් නොහා දදුනුත්තට ගසන කැඳි පහරපල් අදකකින් වෙන් කිරීම යි. රූප පරුනු ලෙන්නේ කණ මූල්, ८८ අලස උඩ පෙන් නිවිමෙන් පාද්‍යෙ ආශ්‍යිම්ප ඉඩ එකි නිසා ය.) කපා දුම්න පෙනර එගස කැපීමේ නොහැකි තරමක විශාල (ඇත්දැඩු ප්‍රමාණය) ගස නැඟි පෙනක දුරින නම උසට එයා පැයි උසක සිටින ගස්) කපා දුම්නු ලෙස් (කැන්නත මීට දිගට ඇත්තන එවුන්න තමාට වියා උසකින් යුත් නි දුන පාද්‍ය එකැපීමට පහස වන ගස් යි.)

මිශ්‍රන විභා විශාල තස්විල ගසට නැග වැඩි පත්‍ර පායිනු ලැබේ. එය කද බැං නම්. නියමිත දිනයක දී යානිකාව නියමිත ජෙන වෙති යාමේන් පසු පුදු. නිශ්චාන පත්‍රට ප්‍රතිවිරෝධ පත්‍ර නින්න මහමින ඇවිලි යන පරිදි සිනි තැබීම සිදු කරනු ලබයි. එය කරනු ලැබන්න පළ තවිපුවකින් පොලොව වැඩි යැම සඳහා ය. විභ්‍ර තවිවූ නිසා පොලොර ව්‍යුත්ප පිළි එක්කන්නාවා පමණක් නොව යේ පැවත්න පින්න උරා ගැනීම දු සිදු මේ. ඉන් පසු නියමිත දිනයක ජෞර්ම එරු ටක බිජු ඉඩනු ලැබේ. මේ මොර්ම පැල මි 45°

විරහයක් හට ගන්නා ඇවිස්පාලටි දී රය ‘භාව දු ඔස්ත’ යටි  
අදවිනි කන්තැවය ඔහ්න මේනෙකු පාද අනෙකුති ය. එතාමාලාව් යා  
ගතියෙන් පුෂ්කර තිකා භාවුලකින් මූලික පිරිව උමික්ක පිය කරනු  
ලැබේ. (ඔහ්න බැංශල ප්‍රජාත්‍යාල ලංකාවටි භරකාව ප්‍රධානාක්ෂේ  
ලැයෙන්නේ එම් ඔහ්තුව තිකා ය. එම් භරකාවට භාව නාලු භරකා  
? රෙඛකරකා ය).

\*ඩිජිරවයා පොලුවේ අරක් ගත් සඳහරයයි. පෙනු කාර්යීමන් නොකර කරන එංඩ් ප්‍රේරණ ලැබුමෙන් නොහැකි යැයි තීව්වාසයයේ පවතී. රෝහිකා පොලුවේ එංඩ් ආර්ථික කරන විට මූල්‍යය බැඳුම් මිගිලුවේ විට බෛද්‍රාමත යුතු ය. රී දදානා කැලීලි පපිලිච්චින් පිරුණු තවදින් ඔබනත් දිනාවන නො ඇත්තෙන් එංඩ් ආර්ථික තොගර. මේ උපක්‍රමය (යේලවීම) ඩිජිරවයාට පුරුදු වි ඇති හිසා මූල්‍යය බැඳුම් නොවිරදුවා ම බෙහෙ අනුකූල යොමු කිරීමට මූල්‍යය තීරිදා පෙන්වීමේ ද උපක්‍රමයක් ලබන පිදු තැනැලු ලැබේ. ඩිජිරවයාගේ තීරිදායේ නම් ‘පුරු’ ය. එකුවින් ඩිජිරවයාට පැය පෙන්වන්නේ ‘උා පුරු’ හිසා ය. උවිච්චයක් පැහැදු මෙය මේ වන විට ‘උ පුරු’ හිසා බෙනත් වි ඇති. මේ හිසා පිනා ම වැඩිංච් ආර්ථික කරන විට එය ‘උ පුරු’ හිසා යාර්ථික පාර්ශ්වයේ වශව්‍යාරෘත්‍ය පැවතෙයි.

## 7. හෝතික බලය යොදා ගැනීම (ස්වාධාචික බලය)

ප්‍රථමයෙන් ම හෝතික යන ව්‍යවහාරය අර්ථය විග්‍රහ කරන යුතු සි. ගුතා යන පදයට ' ඉක ' ප්‍රත්‍යා එකතු වීමෙන් (ගුතා + ඉක > හෝතික) හෝතික යන පදය සැදී තිබේ. සිංහල භාෂාවේ ' ඉක ' ප්‍රත්‍යා යොදෙන අවස්ථාවල දී ඉන් භැගවත්තාම් උපිනියක් පිළිබඳ ඇදහසෙකි.

- ලදා :- පුද්ගල + ඉක - පොද්ගලික
- පුද්ගලයන්ට අයිති
- ආයතන + ඉක - ආයතනික
- ආයතනයට අයත්
- ගුම් + ඉක - හෝමික
- ගුම්යට අයත්

මෙම රිතිය යටතේ හෝතික යන පදයෙන්, ගුතායන්ට අයත් යන පදය එයි. ගුතායන් යනු නොපෙනෙන බලවේය සි. නොපෙනෙන බලවේය විශේෂ රුකි

- ආපෝ-ඡෙනතමනය -  
පියවි ඇසට නොපෙනා
- ඔන්ගෝ- උරුණුදාම -  
පියවි ඇසට නොපෙනා
- ව්‍යාමයෝ-වායුව -  
පියවි ඇසට නොපෙන්
- පයිවි - තදගතිය -  
පියවි ඇසට නොපෙනා
- විජ්‍යජ්‍යාන (ආකාස) -  
විදුලිය. පියවි ඇසට නොපෙන්

මමයින් පළමු වෙති ගුතා භතර යම්කිසි මොඩ්ජානක එකතු ලු විට එනහ (ගුතා + ඉක) හෝතික වස්තූවක් නිරමාණය වේ. ගුතා ර ම එකතු ලු විට එහි ප්‍රාණය (විදුලිය) ඇත. මම් ණවස්ථා ගැන ම පියවි ඇසට පෙනෙන්. අවසන දී විග්‍රහ කළ ගැනී පරිදි, ඇහැටුව කාණව පෙනෙනා, ඇතට පයට හසු වන සියලුල හෝතික වේ. යම් හෝතික ව්‍යුතුවකින් ගුතා (ගුතායන්) ඉවත් කළ පසු (මෙහි තැබු පසු) තව දුරටත් දරුණාය නොවේ. මම් ආකාර වූ හෝතික විස්තුන් ප්‍රයෝග්‍යනයට ගෙන කරනු ලබන කාමිකරණය හෝතික කාමිකරණය වේ. තරමක් දුරට පදනම් පවතින කාබනික යැයි හඳුන්වන කාමිකරණයට මෙය සමාන වේ

### 8. දේශීය ඩීස් නාවිතය

ජාතිකීය ගාස ඇති විම, පරිණාමය විම සුදු තැනැපාත්‍ර ස්වාධාවික ව පිද වන ක්‍රියාදාමයකි. මේ ක්‍රියාවලියෙහි මානවල පැවැත්ම දදා බිජ ආවශ්‍ය ය. ගොජනයට සාපු ව ම මේ ගාකවල පැවැත්ම සුදු දැක් මූල්‍ය ඇල මෙන් මුළුක ව ම මේ ගාකවල පැවැත්ම සුදු වෙයි. මෙන් දී පරිසරයට භාවා සිපාවාට දිලිරවලට ගැලෙන පාඨාරයට පුරුදු දහස ගණනක් තිස්සේ පරිණාමය විම සිං අවශ්‍යතා බිජ ඇති විය. මෙය තෙරුම් ගත් ඒ ඒ පුරුදු නැඳු පෙනෙන බිජ මොහ්‍යා ද යන්න පිළිබඳ ව ගොවියා තුළ පුද්‍ර දැනැඩු තිබේ. වි වර්ග දහස ගණනකි. ඇනෙකුත් බිජ වර්ග මෙහෙයුම් ම ය. මෙම බිජ ගබඩා කිරීම පිළිබඳ ගැටුලුවක් මතු වන්නු මෙහෙයුම් ම ය. මාමිනට මුහුණ දීමට හැකි ලෙස හැඩාගැසී තිබීම මෙහි ඇත් පුද්‍ර පුද්‍ර ම වායිය යි. ගොරක තක්කාලි, ලේන ඉරි බවු, වැඩිහි බණ්ඩික්කා, අලි බණ්ඩික්කා, ගෝන එව්වෙක්කා, ඇත් දෙ බණ්ඩික්කා, අලි බණ්ඩික්කා, ගෝන එව්වෙක්කා, පාන්තර දියලු, කළ ලු, පතෝල ලු, පත්තක් ඇතු කැකිරි, සේන වැට්ටෙකාරී, දුළක් දියල, තුළ කරවිල, සිනි කැසි ඇතු කැකිරි, සේන වැට්ටෙකාරී, දුළක් දියල, තුළ කරවිල, සිනි කැසි ඇතු උදාහරණ කිහිපයක් පමණි. මේ දේශීය වගාවල සුවිශේෂ කිහිපයක් දක්ගත හැකි සියලු ඇති දී.

**අලි බණ්ඩික්කා** - අඩි 15ක් පමණ උස යයි. අතු බෙඟ කරලු කුඩා ය. මෙරිමට කළේ යයි.

**ඇත් දෙ බණ්ඩික්කා** - අඩි 6ක් පමණ උස යි. ඇතෙකුම්ගේ දෙ මෙන් වක් හැඩියක් ගනී. ගොළ පාටට ඩුරු තා රැහැරී ය. බුව සහිත ය.

**ගෝන අං බණ්ඩික්කා** - ගෝනකුගේ අං මෙන් ඇතු යියා යයි. කරල් ඇත් දෙ බණ්ඩික්කා මෙනි. ගෙන් වයස පුරුදු 3 - 4 රැවනි.

**වැඩිමඩ වට්ටෙක්කා** - පිටි ගනිය වැඩි යි. ස්ථීර හැඩියෙනාමැත්. සමහරක් බෙර මෙන් දිග ය. වහරේ දී බෙර වට්ටෙක් යැයි හැදින්වේ. අදවත් මොජරාගල කහංබාන ප්‍රදේශයේ මේ වට්ටෙක්කා විශාල වශයෙන් ඇතු.

**ගොරක තක්කාලි** - ගොරක තක්කාලි භාඩිය ඇති සියා ගොරක තක්කාලි ලෙස හැදින්වේ. අධික ආශ්‍රිත යැත, රා රැක්ද ගතිය සියා ම කාලී භාභිතලින් සේනර, වැලුක මෙන් විම දිනී වැනිලර. සමහර විට විම වැවුණ පැන්පලින් මූල්‍ය ඇදී. භාඩ ගැස පමණ තේවින් වෙයි.

**පත්තක්කා** - මෙය ගොළමඩු එරිගයකි. රුහුම හැඩියක් මොනිනි. දැනින් වැඩි ය.

**ඇට කැකිරි** - සියලු, මෙන් කැකිරි භාඩි නමිරලින් ද හැදින්වෙන මෙය පුමාණයෙන් භාඩියෙන් විවිධාකාර ය. ඇතුළු ගතිය ඇතු. ගොරක රැකතු කර ඇශ්චිලට ඉවිම කරනු ලැබේ. දියවැඩියාවට මියුවකි.

**සිනි කැකිරි** - කැකිරි විශේෂයකි. භාදින් ඉදෑනු පසු පොත්ත පුපුරා යයි. සිනි සම්ග කාමට ගන්නා සියා සිනි කැකිරි ඇයි කියයි. මෙය දිය කර බිමක් ලෙස ද සකසා ගත්.

**මෙම බිජවලට ඇධික පොගාරක් අවශ්‍ය නොවේ.** පොගාරක වැඩි වුව මොහ්‍යා ගාකවල මාංසල ගතිය වැඩි රි දිලිර භාක්මී භාභිතලට නිරාවරණය වීමට ඉඩ ඇතු. කළ යළේ බැලීම පමණක් නිවැරදි ව කළ යුතු ය.

**ලදා** : - මා වි පිදීම යදහා ද්‍රව්‍ය 115ක් ගත වේ. මදයැමිලිර මස 21 වෙනි දිනට පිදෙන වයස සම්පූර්ණ කළ යුතු ය. එසේ වුව ගොන් ජනවාරි 10 වෙනි දින වන විට මෙය බණ්ඩි පුපුරා වි පරාගණය වීමටත් කිරී වැළැම්වත් පටන් ගනී. මේ කාලය තුළ සිනාල වැඩි සියා ද්‍රව්‍යට නිෂ්පාදනය වන ආහාර බිජවල තැන්පත් විම සියා බිජවල බර වැඩි වේ. ගැලීයේ අස්ථින්ත වැඩි ය. (බැලීවල ඇස්වින්න හෙවත් පුමාණය වැඩි වේ.) දෙසැම්බර මස 21 වෙනි දින වන විට ද්‍රව්‍ය 115 සම්පූර්ණ වි නොකිහුණ ගොන් එම ගොයම් ගය එම ද්‍රව්‍ය 115 සම්පූර්ණ වි නොකිහුණ ගොන් එම ගොයම් ගය එම අවුරුදුමද පිදෙන්නේ නැතු. ගය පදුරු දම්තින් බට පදුරු මෙන් අවුරුදුමද පිදෙන්නේ නැතු. ගය පදුරු දම්තින් බට පදුරු විරුධනය වෙයි. මෙය බට පිදීම ලෙස හැදින්වේ. මේ සියා එවරු බිම් බැඩියාව විනාර මාසයයේ මූල්‍ය කළුවරට මා වි වැඩිම්වල ගොවියා වි බලාගත්.

දෙන - දුළක දල සිව්වීමට ප්‍රචාර නොවේ. දුළක දිසුරු  
ප්‍රයෝග යුතු. එම ප්‍රචාර කළ යළු බලා ඉගෙන ම පැහැ වේ: ඉගෙන  
පැහැ ඉගෙන ම මැටි යයි.

දේශීය වින දැනු දිවයිනේ ඇත පිටිසර පළාත්  
(විදේශීය වින සමාගමවලට භාණුමණය කිරීමට නොහැකි පූ  
ආරක්ෂා වී ඇත.

### 9. ගොවියන්ට මුහුණ දිවට සිදු වූ ප්‍රධාන ගැටුව

ගොවියන්ට මුහුණ දිවට සිදු වූ ප්‍රධාන ගැටුව 3කි. එනම්

- 1 වන යුතුන්ගෙන් වන හානි
- 2 පෙළාභාර පිළිබඳ ගැටුව
- 3 කාලීන්ගෙන් එන හානි

### ගැටුව විශ්වාසයේ

මුවන් මේ ගැටුව විසඳා ගත්තේ, අන්තරික්ෂ බලය,  
අධ්‍යාත්මික බලය සහ ජෞනික බලය යන ප්‍රධාන බලවිග තුන  
දුවහල් කරගනිමිනි

මේ පිළිබඳ කරුණු සොයා බලන පිළි ප්‍රාක්කෘතය පැසින  
ප්‍රධාන බලවිග පහැන් 3ක් ම ශ්‍රී ලංකාවේ කාමිකාරුමික ගැටුව  
වියදීම සඳහා උපයෝගී කරගත් ඇති බව පෙනී යයි. මේ බලවිග  
පත, නියමයන් පහක් මලස මුදු දෙමුම් සඳහන් මෙයි. එනම්

ලතු නියාම

වින නියාම

ධම්ම නියාම

කම්ම නියාම

වින්ත නියාම

මෙහි දී උතු නියාමයන්, වින්ත නියාමයන්, කම්ම  
නියාමයන් යන බලවිග තුන මෙරට ගොවිනැන සඳහා උපයෝගී  
සොයගත් නිබෙන බව පැහැදිලි වේ


#### ◦ උතු නියාමය

මමය බලයක් ලෙස සුරක්ත කළේ ජෞනික බලය  
ලෙස නම් කළ ගැනී යි.

#### ◦ වින්ත නියාමය


මමය බලයක් ලෙස ගත විට ආධ්‍යාත්මික බලය යි.

• කම්ම නියාමය  
මෙය අන්තරීක්ෂ බලය වෙයි. එරේත්මානයේ  
ප්‍රථාතිශය අලස යාවිත වේ.



10. ඝෝග ව්‍යුග වින සැන්නිගෙන් ආසක්ෂ  
කරගැනීම සඳහා අන්තරීක්ෂ බලය  
යොදාගත්තේ කෙසේ ඇ?

ක්‍රියාකාරමයේ දී මේ ප්‍රධාන ගැටුල ඇන විසඳුමට  
අන්තරීක්ෂ හෙවත් ප්‍රථාතිශ බලය යොදා ගැනීමේ දී ඒ සඳහා  
වැඩි වියයෙන් ඉවහල් වන්නේ වන්ද්‍යා යි. මෙහි දී වන්ද්‍යා නැමැති  
ගුණයා පිළිබඳ යම් වැට්පීමක් ලබායැනීමට උත්සුක විම ඉතා වැදගත්  
වේ. වන්ද්‍යා මාසයක් ගන කිරීම සඳහා ද්‍රිස් 27 යි, පැය 7 යි,  
විනාඩි 43 යි, තන්පර 11 යි, දෙම් 9ක් හෙවත් ආසන්න ප්‍රජායන්  
දින 28ක කාලයක් ගන කරයි. මේ ද්‍රිස් 28 ආකාර 28ක රාහියි.  
සංස්කීර්ණ දී 28 ආකාර යි. මේ දින 28 දී වන්ද්‍යා වියින් නිඹුත  
කරන සඳ කිරණ පාරීටියට ලැබෙන්නේ දී 28 ආකාරයකට යි. මෙය  
වටහාගැනීම සඳහා වන්ද්‍යාගේ ප්‍රව්‍යා මින් ප්‍රධාන ප්‍රව්‍යා මින් විම උත්සුක  
විය යුතු යි. මින් ප්‍රධාන ප්‍රව්‍යා 4ක් ගැන දැනාවන් පිහිටි, ඒ  
ප්‍රධාන ප්‍රව්‍යා 4 යි. පසෙලාස්ටික, ප්‍රමාවක, පුර පට්ටික, ප්‍රව්‍යාව්ච  
යනු ඒ සියි පොශනය යි.





(මම රු සටහන්  
පුගලයෙන් දක්වා ජැල් 2006  
වර්ෂයේ සැප්තැම්බර් මස 22  
දින එහි අමාවකට පසු දින  
පොලුවේ හිඹු තැන්තිය යි.  
නෙත්මනය පවතින ඇම්පක්  
හාරා බැලීමෙන් මම ඇතුළු  
බවිල්ල නමුති බිම් මල  
සබරගමුව විශ්වීද්‍යාලයිය  
අගාධිපත්‍ය දැක්වන භාෂි විය.)



මම නිසා මෙරට ශොරීයේ පෙදින රෝගලාභී ඇට/සිර  
සිපුවීමට මැලි මුහ, මෙය ද බුළකරයක් අදහා මෙෂෙන් සැදිනාගෙන  
සිටි බවක් ගොජුමෙන්, 13 අවනි වක ද (ඇයුද්ධීති) කාමිකාරීකා  
කරුදු ඇකුණු ඇතියිය ඇතිකාකර බලපෑම් ඇති පාරිභා මිට ඇතිය  
පාදුරන පිශ්චාසයේ හිදාබැයිගත් මිනායක් එ ඇත, දුර තැවිපිළ සහ  
අවනාමිවන යන ඇදිහට ම ඇදාල ඇයහාත් පියුරීම් සේ ඇයුද්ධීති ද

මෙහි අනුත්‍ය මාධ්‍ය රෝගක් නිසා වැනිදායාලට නිසා එක ප්‍රජා නැගීමෙන් විළාසය පිවිශ්චාර බව පෙනී යයි. ඔම් - විභාගය ප්‍රජාත්වාකාරීයන් ප්‍රජාවේ කරගත් දතිනැයේ විසු, ඔම් විභා භැඳුරු ලුද්ධිමෙන් (ප්‍රාකිලරුන්) පිසින් ඔම් ප්‍රජාවේ පැහැදිලි කිරීම සඳහා ඔම් ප්‍රජාවල් නැති, පිංහ, උරු, ගජ, කුඩාල, දිවි, එත් සහ ගෙවීමෙන් ඔම් ප්‍රජාවල් නැති, පිංහ, උරු, ගජ, කුඩාල, දිවි, එත් සහ ගෙවීමෙන් ඔම් ප්‍රජාවල් නැතිවලින් හදුන්වා තිබේ. (ප්‍රජාත්වාකාරීය දී ඔම් කරණ සඳහාන්ගේ නැමිලින් හදුන්වා තිබේ. ප්‍රජාත්වාකාරීය දී ඔම් කරණ තිබීමෙන් ඔම් ප්‍රජාවලින් විසු ප්‍රජාත්වාකාරීය විශ්චාර පර වැඩි සංඛ්‍යාවකින් විශ්චාර පරනා ලැබුව ද ප්‍රජාත්වාකාරීය එය දදු නොමැවි.) එසේ හදුන්වා ප්‍රජාත්වාකාරීය දී දිනවල මහ පොලොලාංචි සංඛ්‍යාවය දී දිනවලට ප්‍රජාත්වාකාරීය නැම් කර ඇති සඳහාන්ගේ තැනි යවහාවලට දක්වනා සංඛ්‍යාත්වාකාරීය පදනම් කරගනීමින්, ඔම් නිසා ඔම් සඳහාන්ගේ නැසිරිම් / තිසා (කරණ) ප්‍රජාවල මාසයේ දින විශා බෙදි යයි. ඔම් පිංහ භා දිවි කරණ දිනවල ප්‍රජාත්වාකාරීය කටයුතු සිදු කළහොත් ඔම් සෑර්ගයට වන සඳහාන්ගේන් භානි සිදු නොමැවි. මට කරණයකින් පැල සිවුව්‍යවහාන් ගැඩයන්ගේන් භානි සිදු මේ. එත් කරණයකින් පැල සිවුව්‍යවහාන් එත්වන් කැපාක් ඔවන් බාකවල ලියලිම ගෙවීන් වරධනය භාගි වී යයි. යන් කරණයකින් පැල තරුණය කළ හොත් ගසවල ජලය වැඩි පිළි නිසා මස මහන් වුව ද ඒනුත් සොට්ඨොන් ම දිලිර භා කාලීන්ගේ ප්‍රජාත්වාකාරීය වැඩි වී ගසවල වැඩිම බාල මේ. කුඩාල කරණයකින් පැල සිවුව්‍යවහාන් කුරුලේන්ගේන් භා රහුපන්ගේන් භානි මේ. ඔම් නිසා පිංහ මහ් දිවි කරණයකින් එවැනි ගැසීමෙන් ද වන සඳහාන්ගේන් වන භානි විළක්වාගත භාගි වී.

පිංත පරාජන් හැඳු එයෙකුදා ගෙතට රු  
වෙත මූලිකින් පැහැලා ගොඩා රු  
අදවැනි තැනින් මි අදා එසු සම්බ රු  
තුන් එලුතින් පාලා රැනිත්ම රු

గැන්තරියෙක බලුවය (කරණය) වලද පෙන්වීම සඳහා පැරණි ප්‍රජාවාල පොතකින් උප්පාගේ තාවකාලීන ප්‍රජාවාල පොතකි.

(C) තුන් දැක්වෙන)

මෙහි අරුණ නම් සිංහ  
කරණයේ ප්‍රතිරූපීම කළ  
විස්සෙහි මෙහිට පැමිණ  
ලදින් පැනාමගන ගියන්  
ගෝයම ආනාකන බව ය.  
දෙවෑනි කරණය මහවිත දීමි



කරණයෙන් වැමිරුවහාත් මේ අදහා වසුරුවීයා සමග පැමිණියන් පැමිණිමේ හිලුවට තුන් පොලතින් ගොයම් කටවිල් 3ක් සාරනානින් ම ආපසු හැරී යන බව ය.

ఈ కలిగు పరిష్కార కరియక ఉద్ధవం అని కలిగుపడునే  
ఒకేసారికొండయే అనే బలప్రామ నవ్వురంబ ఉన్నాయి.

-----ඇයාදති තැපෑත් රසු තොව අසුරා ගන්ච-----

11. अनुचित विवरणों की संख्या का गठन करना।

22 පෙර සංඛ්‍යා මානව තොටෝ කුතුවලි, ඇතැම් රැකි යුතු  
ස ව දැරුයාත් එරෙහිවිය ? ඩී ට්‍යා පෙන්වේ පෙන්වාගැනීම  
ක්‍රියාවීරියා එරෙහිවා උ නැඹුණාපි තැබුවනා යුතු, පෙන්වා  
පෙන්වා අදා තා මිශ්‍රීම් මාලුදෙනා සාකච්ඡා යට තීම ඩී එය  
මිශ්‍රීම් එළ තුළිම ඩී ගැන්වායි ? මාරුව තා ම ම ම ම ම  
ම  
ම  
ම  
ම  
ම  
ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම  
ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම  
ම ම ම ම ම ම ම ම ම ම ම ම ම ම  
ම ම ම ම ම ම ම ම ම ම ම ම  
ම ම ම ම ම ම ම ම ම ම  
ම ම ම ම ම ම ම ම  
ම ම ම ම ම ම  
ම ම ම  
ම ම  
ම  
ම

ඡායාච්ජාර ප්‍රතිඵල වියදායාගැනීම සඳහා වන්දුයාමේ යථාපත්  
කිරණ පැවිරියට ලැබෙන මධ්‍යාධ්‍ය ප්‍රතිඵල නැතුම් බලා පැම ඉතාදීම  
සඳ දැඩු එව පෘථිවියේ සඳහායි. ගේ සුදු වෙළාවල උදා වන්දා  
නැත්තේ 27ක ගුරු ප්‍රතිඵල මූල්‍ය ප්‍රතිඵල නැතුරු ඇති ගුරුකා වෙළාවල  
ලැබෙන ප්‍රතිඵල කිරණ වන්දුයා බාරහා අධ්‍යාග්‍රහණ විට නැතියා එන්

ඉරිදා - මුල්පලින් ප්‍රශනයේන් නෙත්තා යො  
සදාදා - සහදාන් ප්‍රශනයේන් නෙත්තා යො  
උගහරුවාදා - මුල්පලින් ප්‍රශනයේන් නෙත්තා යො  
මදාදා යන අසන්නාදාරාදා - මධ්‍යම්පලින් ප්‍රශනයේන් නෙත්තා

පිකුරාදා - මිල, ගහඩි සහ තුරුවලින් ප්‍රශනයින්  
ගත්තා මාස

සිවුරිය පුද්ගල වල මෙතැනිපිටුවලින්ද දාක්ෂණීය, ප්‍රමුණ  
ඇවශ්‍යතාවල දී මූහයෝගීතා දිනය ද මෙයි සහ මුළු නවෝග්‍යනා  
දිනයන් පෙන්වනු ලබයා ඇත. (මේවිනාය සහ ප්‍රාග්ධනයේ - විශ්වාස  
ඡාවට්ටිලොඩ්) මේ ගනුව මෙයින් එරෙහි ගනුව සිවුරිනා දිනය  
පිටුවය කළ යුතු හි

ಅಣ್ರಾಲ ಅಲ್ಲದ ಪನ್ಡಿ ಅಣ್ರಾಲ ದಣ ಪಿಂಚರ್ ಅಣ್ರಮಂಬಿ ಇಂ  
ಪರಿಷತ್ತಾತ್ಮಕ ಇ ಲ್ಯಾಂಗೇಜ್ ಅಣ್ರಾಲ ಸ್ಟೋರ್

இல்லை என்று விடும்போது கீழ் பகுதி நான் சுற்றுப் பார்த்து வரும் முறையின் போது இதே நிலைமை அடையாது. எனவே நான் சுற்றுப் பார்த்து வரும் முறையின் போது இதே நிலைமை அடையாது. எனவே நான் சுற்றுப் பார்த்து வரும் முறையின் போது இதே நிலைமை அடையாது.

## යෝගය



ග්‍රහලේක මතට පැන වන සුරය කිරීම විවිධ එරෙහිලින පුද්ගල ව පරාවර්තනය වී පාටිවියට පැමිණේ.

ඉහැසුම් ග්‍රහයාමෙන්  
නැවැලි එරෙහිය, සෙනසුරු  
නිල වරෙහිය ද, පිකුරු  
නා වරෙහිය ද.  
අහැරු රතු වරෙහිය  
ද යනාදි වශයෙනි.  
මේ ආලෝක කිරීම  
පාටිවිය මත නාමිගත  
වන ආකාරය නා  
ප්‍රමේදය සැලකිල්ලට  
මගා යෝග කිරෙහිය කිරීම  
සිදු වෙයි. උදාහරණයක්  
වශයෙන් රුපුදේ  
පරිදි ඉහැසුම්,  
පිකුරු රක්‍රා වී පාටිවිය  
සිදුවන පොල් පැලය,  
පහතින් ගෙවී ගැඳී  
සහිත ගසක් බවට



ඉ පනි


අගහරු  
පිකුරු

දැක්වෙන  
අගහරු සහ  
නාමිගත වූ විට  
කළින් පිදී  
ලොකු පොකුරක්  
පන් වේ.

## නැකත

ශාක එරියිනයට අවශ්‍ය සුරය සහිත ලබාදැක්න (වරුණ සහිත සුරයාමල්කය) පිළිවෙළ තුන භාකාරායනි. (1) සාපු එ ම සුරයාමෙන් ද (2) සුරයාමල්කය ග්‍රහලේක මතට පැනින වි පැනු වි නාමිගත විෂ්වෙන් ද (3) ග්‍රාහක කැබලිවලට ලැබෙන භාලුමය එන්දුයා මත පැනින විම ද පැනයනි.


පහි දී නැකත  
නා සම්බන් වන්නේ (3)  
වෙනි පැවතාව යි. එම  
අවස්ථාවේ ද සිදු වන්නේ  
ග්‍රාහක වෙශ්‍යා හොටන  
නිසා ග්‍රාහක ව්‍යුහය මතට  
ලැබෙන ආලෝකය සාපු වි  
ම නාමිගත හොටිම යි. එම ආලෝකය වන්දුයා මතට වැළි පාටිවියට  
නාමිගත විම නැකත ලෙස හැඳින්වේ. එම නාමිගත වන දුන්දාය  
වෙන් කිරීමට වන්දුයායේ අවස්ථා 28. නැතුම් 28ක ලෙස ද යුතා  
යේ.



නැකත යනු වන්දුයා මතට පැනින වි නාමිගත වන ග්‍රාහක  
ව්‍යුහලේ ආලෝකය යි. ග්‍රාහක ප්‍රමාණය රිනිභනයට වෙනස් යේ. එ  
නිසා ඒ ඒ නැකත්වලින් එල්ල වන බළුයෙන් රිනිභනයට වෙනස් ය.  
සොයාගැනීමේ පහසුව වෙනුවෙන් එන්දුයායේ ගණී 28 (පිටි)  
නැතුත් 28 ලෙස හැඳින්විය ගැනී ය. මෙහි දී ඉතා සුදු ග්‍රාහක  
ප්‍රමාණයක (නැති නාම් ය) එති ඇඟිපින නැකත අත් භැරිය ඩිජින් ය  
මෙයින් නැතුත් කිරයක් 'අනුළත් නැතුත්' අලස්ත් තබා නොවෙන  
'පිටත නැතුත්' ලෙසයා ගණන් ගනී. මෙයි වන්නේ ග්‍රාහක  
නොපෙනෙන නිසා ග්‍රාහක පැවතින ඒ ඒ දුන්දාය (සාම්ප්‍රදායු පැදි  
නැතුත්) හැඳිනගැනීම සඳහා මෙහෙනා තාරකා මෙන්ඩල තැං යන  
ඒය ඇතුළට ගමන් කරන්නා සේ පෙනෙන නැතුත් 'අනුළත් නැතුත්'  
අලස්ත් පිටතට ගමන් කරන්නා සේ තෙවනා නැතුත් 'පිටත නැතුත්'

ලෙසත් පැලුවේයි. (ඉදිරිය දී හිඹුත් කිරීමට අභේක්පිත කිංකරිසුන් තාර්ගා තාමිච් දී මේ පිළිබඳ වැමිදුරුවන් විස්තර ඇතුරු.)  
නැහුතාක අංග 5 කි.

- 1 දිනය (රූප ඇතුළු ප්‍රාග්ධන්ගේ ප්‍රමණ ගමන් පාර අනුව)
- 2 සරණය (වින්දුයාගේ කිරීය, වන්දු දින)



3 හෝරුව දිනයක්. පිළිවෙළින් ද්‍රව්‍යක් ඇරු ද්‍රව්‍යක් භාපස්සට යොම් හෝරුවෙන් හෝරුව රවී, සඳු, අගහරු, මුඩි, ම්‍යුහස්පති, සිඹුරු, සෙන්සුරු ආදි වශයෙන් වූ ග්‍රහයන් 7 දෙනාට වෙන් කර ඇත. යම් කිසි දිනයක උලදේ 6 කිට 7 ද්‍රක්වා වූ පළමු වැනි හෝරුව, ද්‍රව්‍යක් හිමි කරුව අයිති ය. සිඹුරාදා පළමු වැනි හෝරුව සිඹුරුට වන ලෙසිනි.

භාෂ්‍යතාව පොශාරු ලැබෙන්නේ ගස මුල ඇති පස්වලින් නැත්තෙන් ගස මුලට යොදාන පොශාරවලින් ම යැයි යමුණු සින්නෙන් නම් එය කරුණු හරිහැටි වටහා නොගැනීම නිසා රැල්වෙන් ඇත්ති විශ්වාසයක් ලෙස හැඳින්විය නැති ය. මේ අදහස සහායක් නම් සිමෙන්තියෙන් ඉදි කළ නාජ්පාවල, කොන්ත්‍රිට් ක්‍රුවිල රෝ පැල නා වෙනත් පැලිටි වැඩි විරැධනය වන්නේ කොස් දැයි මෙන්ම සිනා බැලිම යොදා යොදා ඇති පැල නා වෙනත් දෙපස මුළු ද වැසි යන පරිදි තාරවලින් වැසි ගන් මහා වෘක්ෂයන් දැයි

හන්න මැයින්ට ගසවින ප්‍රභා පැදින වැඩි විරැධනය වන්නේ ගැනෙන දී? මේ ගැටුද සඳහා පැඹුහු පිළිබඳ සඳහා ගාකවල හෝලෝන් උදුදුතය විෂ උතියින් ම වැදුගත ය. සුරුයාගේ සාම්ලෑක වර්ණ උ සඳහා උපකාරී වේ. එම වර්ණ වෙන් කිරීම යා නාභිගත කිරීම මුහුදුන් මින් පිදු ම්‍යුහස්පති තැකිලි වර්ණය ද පැහැරු රතු වර්ණය ද සිඹුරු සහ වන්දුයා විසින් කහ පැහැය ද පැහැරු නිල පැහැය ද සෙනසුරු. සිඹුරු නොල පැහැය ද සෙනසුරු. අගහරු දම් පැහැය ද පැහැය ද පැහැය විවිධ රතු, තැකිලි කහ කහ වර්ණ එක වර පොලාවට තාකිගත වේ. මේ මලාභාත වන විට පැල සිවුරිම සඳහා පැලයක් පොලාවට ඉහළට එකවූ විට පොලාවට වෙන් විම නිසා පැසරණ වූ පැලය අන්තරික්ෂ කිරීම උරාගැනීමට පෙළමි. රිටිව උ පැලයට ලැබෙන්නේ කළින් පිදිම සඳහා අවශ්‍ය වන රතු වර්ණයන් පහතින් අනු බෙදීමට අවශ්‍ය තැකිලි වර්ණයන් වැඩි එලාඩකට පැවතු කහ වර්ණයන් ය. මෙම පැලය සිවුරු පසු වන්දු හෝරුවක රාජු කාලය තාමැති නම් විට හෝරු සිවුරිමට පුදුසු ය.

මෙය විද්‍යාවට මෙමගෙන් භසු නොවුණක් ප්‍රකිරීල සිවුරු බව ඇත්දැකිමෙන් කිව නැකිය. සිඹුරාදා දිනය සිංහ මහ් දිවි කරණයකින් සිඹුරු හෝ වන්දු හෝරුවක රාජු කාලය තාමැති නම් විට හෝරු සිවුරිමට පුදුසු ය.

ශ්‍රී ලංකාවේ පැවති ගාවිතැනෑ භෙල ගාවිතැනෑ වශයෙන් සැලැක්. මක් නිසා ද යන් ශ්‍රී ලංකාව තැදින්වීමේ සිව මෙරට බොහෝ දී නැදින්වීම සඳහා 'භෙල' යන විද්‍යා ඉව්‍යල් කරගෙන නිබෙන බැවිනි.

උදා :- භෙල දිව

භෙල බස

භෙල නරකා > එල නරකා

මෙම භෙල ගාවිතැනෑ දී එක බලවිගයකට (ගොඩින නා ආච්‍යතාත්මික හෝ ඇන්තරික්ෂ හෝ) කොපු තොටී මේ බලවිග 3 ඕ ප්‍රයෝගනයට මෙන් ඇති බව මේ පිළිබඳ සොයා බැඳු විට පෙනී යයි ර් නිසා තැකැත් බැලීමටත් (ඇන්තරික්ෂ බලය සඳහා) පුරා තැකි

සහ බාරජාර විම (ආධාන්තික බලවේග සඳහා) ගම ම එකා ව්‍යු සංවිධානය වී වැට කෙධාදු ඇහිරිම (හෝතික බලය සඳහා) අනිතයේ දී මෙට සිදු කෙරිණි

12. අන්තීක්ෂ බලය යොදා ගෙන කළම් ගැටලුව විසඳාගත්තේ කෙසේ ද?

වන්දයා පාරීවිය වටා යන ගමන් දී සුරුයයාත් පාරීවියන් වන්දයාත් අතර ඇති වන කේත්ත තැකත් බැලීමේ දී හා කාමිකරුමයේ දී තිරි හෙවත් කරණ ලෙස ගණන් ගනු ලැබේ. මෙහි දී කාමිත්තෙන් බෙරුගැනීම සඳහා මෙම කරණ ප්‍රයෝගනයට ගනු ලැබේ. යනු වශයෙන් ම මෙය තෝරාගත් තිරි 7කි. එය කරණ ලෙස සිංහ, දැව්, ගව, ගජ, එත්, කුකුල් සහ උරු යන නම්වලින් හැඳින්වේ. සිංහ හා දැව් කරණවල දී පැල සිටුවීමෙන් කාමි හානිවලින් වළකාගත හැකිය. අනෙක් කරණවලින් පැල සිටුවීමේ දී ඒ කරණ නම්වලට අයන් සතුන්ගත් සිදු වන හානි හෝ රීට සමාන හානි සිදු වේ. උදාහරණයක් ලෙස ගව කරණයෙන් සිටුවුවහාත් හරකුන්ගත් හෝ කොළ කන සතුන්ගත් හානි සිදු වේ

15. କାନ୍ଦିଶ୍ଵରରେ କିମ୍ବା ପ୍ରାଚୀଯ ଜ୍ୟୋତିଷ୍ଠିତ କବିତାରେ କଥାକଥା  
କିମ୍ବା କିମ୍ବା କଥାକଥା କଥାକଥା କଥାକଥା କଥାକଥା

සැම මිනිසකු සඟු ව ම විත්ත බලයක් පැති. උදායන පැදි  
වන විට යෝග වළුල්ලක් ලෙස විභාශ වශයෙන් පවතින මම බලය හටත්  
වන විට මිදින් මද ක්ෂය වි යයි. නමුත් සමහර ආයතන් (සංසාර පුරුදු  
මහ හා ව්‍යසනාව ඇතුව යැයි තියනු ලැබේ.) එසේ නොවන ඇවශ්‍ය  
ද වේ. සාමාන්‍ය, ජන වහල් මෙවැනි අය අත් ඉණය  
(මින් බලයක්) ඇති පුද්ගලයන් ලෙස හැඳින්වේ. මෙය වටහා ගැනීම  
සඳහා මින් ම. මෙන්නාකුට යම් ඇවශ්‍යතාවක මෙවැනි රැදුකේප්පා  
මූලුක දී ඇදුධි සිහිපත් කර බැලිය හැකි යි. යම් ඇවශ්‍යතාවය  
කිසිවැනුම් නිවසට ගිය මොළහානක එම නිවෘත්ස ඇය. මෙය භාෂි  
මැමර්න්ස්හි නෑ, මේ මනක් තෙරුවා විතරයි යනුමෙන් යමුණු  
පවත්නාන් නම් එසේ ඇමතුම් ලබන තැනැජ්නා එවැනි පැන්ගුණයක්  
ඇති පුද්ගලයකු ලෙසින් හැඳිනවිය හැකි යි. එසේ සිදු වන්නාන් පිළි  
වා ඇති හින නොවූ බලමටියය ඇතුව ප්‍රථම ඒ නිලකට පැනුව වි  
ඇති තිසා ය. එවිට නිවෘත්ස ඇයට ඔහු මනක් වේ. ගේපිපෙන  
මැමර්නාන් නෑ යැයි කිවේ ඔහුට දිරුසායුහා ඇති තිසා යි. බාහුපි

විරිධිය සඳහා ද මේ පිළිය ප්‍රමුණ බලපාලන සිද පෙනු ලැබේ. ගැන බෘත්‍යකාර ම පෙරිඛයික බෘත්‍යක ඇති බෙ ආලාභිත රුදුම්බන් ම හෙළි කරනු ලැබූවේ වුයුත් විභ්‍යාචක විසිනි. තවින් විද්‍යාපිටි නොව එය හෙළි කළේ ඉහළ ඉහළයාදාවේ සර් ජාතිශීල් විස්තර්ද බෝර්ජ ය. බංගිර ජාතිශීල් රේ ඩානාල්‍යය විභ්‍යාචක දියුණු පකාට ඇම් වන විට පරිභාවර ඇත පැවතිය යොදාමින් ගොන් පෙන්නා ඇත්තේ වියා පරති. සියලු ම ගාන විරිධිය විෂ සඳහා එක් ශේෂමේෂිතයක් බලපායි. එය විරිධි පෙන්මේෂිතය කළේ. මේ විරිධි පෙන්මේෂිතය උදියානය කරගැනීම සඳහා රේ ගාක්විලුව ආකෘතික තාර්ථියක් අවශ්‍ය ඇවි. එය ගොන්දු ව ආධා දෙන්නේන් ඉහු හි මානයික බලය ඇති (ඇත්තුණු ඇති) පුද්ගලයා පි. ශේෂමේෂිතයේ හි මානයික බලය ඇති පුද්ගලයා පි. එම තිකා එම විස්තර්ද තැන ගොන් ස්වභාවය බෝර්ජ පෙනිමින් පැහැරිම සි. එම තිකා එම විස්තර්ද තැන ගොන් බෙමෙම සියලු ම ගාක්විලු විරිධියක් සිදු ඇවි.

**14. ආධ්‍යාත්මික බලය උපයෝගී කළේනා විගාචන් වන සංශෑජෙන් ආසන්න කළේන්නේ කෙසේ නු?**

ආධ්‍යාත්මික බලය අනට ගැනීම සඳහා බාර හාර විම, ඔස්‌රිම, පුද් පුරා ප්‍රධානවීම ඇදිය සිදු කිරීම සාමාන්‍ය සිරිත යි. මෙහිදී තපු මිහාවේ යාමිනාවට හොඳින් පේ වූ මිනිසා පරළ වේ. (හැඳුවීම් මේ) රටිව සියලු ආධ්‍යාත්මික බලය එක්තැන් වි ඇත. අවශ්‍ය සිවුවන පළමු වැටුණ්නේ (සූර්යයාගේ විදුලිය) ඉහත සියලුව සිවුවන් ඇතුළු වි ඇත. වැටුණ්නේ කඩව සම්බන්ධ සෙක්ටිය (මානසික) ඇතුළු වි ඇත. වැටුණ්නේ කඩව සම්බන්ධ සිරීමෙන් වැටුව පුරා ම සූර්ය සෙක්ටිය ගැඹු වි ඇත. මෙම විදුලි බාරව මිනිසුන්ට මනාපනුණුන් සංශෑජට පෙනෙන බව මුදු විඛාන ඇත. මෙම විදුලියට බිජ වෙන සත්ත්‍ර වැටු ආක්‍රමණය තොකරු ඇත. මෙම විදුලියට බිජ සම්කෘත රඳු කරන විට (යළ සහ මහට) මෙම විදුලිය වෙනස් වන නිසා යළුව වෙනමන් මහට වෙනමන් වැටු සැදීමට සිදු වි ඇත.

**15. ආධ්‍යාත්මික බලය උපයෝගී කළේනා විගාචන් කෙවින්ගෙන් බේරා ගැනීම කෙසේ නු?**

ආධ්‍යාත්මික බලය උපයෝගී කරගෙන වන සංශෑජෙන් පාරක්ෂා කරගැනීම සඳහා 'සියලු සත්ත්වයේ නිදුක් වෙත්ව' යන පාරක්ෂා කරගැනීම සඳහා සිරීය යුතු වි. මේ සත්ත්ව නිසා ම සිතිවිල්ල මෙනෙහි කරමින් සිරීය යුතු වි. මේ සත්ත්ව නිසා ම සෙවක්ගෙන් සියලු සත්ත් පාරක්ෂා වෙයි. (විමලුපිතායන් සහ පලිබෝධකයන් යන දදමකාටස ම) මේ නිසා පෙර හානි කරන කාලීන්ට වර්ධනය විය ලනාගැනී වි.

16. ගොනික මලුය උපයක්ටේ කෘෂීකා වින  
ඡාතික වින භාණි විශ්වාසීකරණ නොවේ ඇ?

මෙහිදී වන සඳහන්කරන් වන භාණි විශ්වාසීකා සඳහා  
ජොනික මලුය උපයක් හෝ ලක්ෂ පිළියාක් අලඟ ගොනික  
වැඩත් යොදාගැනී ඇති. පිළු එද ජන විවිධ එක් පිශීයකින් හේ  
ජොනික මලුය උපය පිළිබඳ එවකි ජන විශ්වාසය නොකළම දීමි  
පැහැදිලි නොව.

අදිති පැන බැරි උපය

නවකාන්ත්-----

17. ගොනික බලුය උපයක්ටේ කෘෂීකා ඡාතික වින  
භාණි විශ්වාසීකරණ නොවේ ඇ?

ජොනික විශ්වාසීකරණ කාමි ප්‍රාග්ධනය විඛායකාත්මක පියවු  
කාමින් ගොවිපළ ඇල රදවාගැනීමෙනි.

ජොනික භාණි කරන කාමින් පැත්තෙන් තම ඇදහාමි.  
රිනම ඇදහා පැවැත්වූ දිකායෝගී පෙනී. රිනම ඇදහා ආකාරයට නොනැ  
ගැමුවන කාමින් 27 දෙනෙනි. මොයුන් විශ්වාසීකරණ අලඟ  
හැඳින්වේ. මේ 36 ඇදහා ම ගොවිපළ ඇල රදවා ගැනීමට තුළි  
වුවහොත් ජොනික භාණි කරන කිසි ද සත්ත්වයකුට බෙක වි  
පැවතිමට ඉඩක් නැති. මෙවැනි ගොවිපළකට කාමිනාගක පැයිම  
ඇනාවගා ය. මෙම සතුන් තම ගොවිපළවල රදවා ගැනීමට තම්  
ලවුන් ආරක්ෂා කරගත යුතු යි. රිනිසා ගොවියා විධින් සේනක්  
නීති තැබීමට පෙර 'වල ඇල්පුම් ගාමිකාව' අලඟ ගැනීන්නක වරු  
ප්‍රක් නිස්සේ හේතා වට්ටි පැවතිමින් මහ නඩින් ගායනා පෙනෙයි. එක්  
යාමිකාවක් මෙයේ දැක්විය නැති යි

"ඡු ඡු ඡු ...

අවසරයි, ආයි බෙක්, මේ අඩවිය යැකුම් බැහුම් කර වදාරන  
දේවතා මහමුත්තරුවාගේ ආයාමෙන්, ආනුහාවෙන් මේ  
වේශ්වාසීකරණ ඉහළ සිට පහළට ගෝටා ගැඹී, දරණ ගැඹී, දැඹී  
ගැඹී, වක් ගැඹී, හිල් ගැඹී ඉන්නා පා ඇත්තෙය්, පා නැත්තෙය්, කටු  
ඇත්තෙය්, කටු නැත්තෙය්, කටු ඇත්තෙය්, කටු නැත්තෙය්,

උරගාන්නෙය්, කුරුගාන්නෙය් එකි මෙකි කුරා ඇඹියාගේ රටන්  
බුවැලී මහ ඇත්තා දක්වා වූ සියලු ප්‍රාතීන් මේ පුළුවන්, මේ  
වේශ්වාසීකරණ පිටම්. වෙන්න, එක් මෙකං වෙත්ත.

අවසරයි, වරමයි, ආයිවෝ ඡු ..."

වරු වෝ වල්දී හේතා නිනි සියෙනු ලැබේ. සංස්කර්ණ ඇත්තේ ඉව් මිය වූද්ධිය තොපිත නිසා මිනිඩුන්ගේ සිහිවිලි බෝහේශ් ටීර සංස්කර්ණ දැමීම්. සිහිවිලි සංස්කර්ණ දැමීම් නිනිසාගේ සිරුජරුණ නිඛුත් වන විදුත් ධාරාවක් මුළුනි. මෙම විදුත් ධාරාව සිරුජරුණ නිඛුත් වන විදුත් ධාරාවක් මුළුනි. මෙම විදුත් ධාරාව විය සිටිම සඳහා එකඟ කළ යුතු යි. ඒ සඳහා මිනිසා ආවේණි විය යුතු යි. ඉහත සඳහන් උපත්‍ය ය (යානිකාව) ඒ සඳහා ඉවහළේ විය. යුතු යි. ඉහත සඳහන් උපත්‍ය විට සංස්කර්ණ ඉවත් වෙති. මෙම යානිකාවේ එම නිසා සංස්කර්ණ එය දැනුම් විට සංස්කර්ණ ඉවත් වෙති. මෙම යානිකාවේ එම නිසා සංස්කර්ණ එය දැනුම් විට සංස්කර්ණ විවෘත වෙති. මෙම නිසා සංස්කර්ණ එය දැනුම් විට සංස්කර්ණ විවෘත වෙති. මෙම නිසා සංස්කර්ණ එය දැනුම් විට සංස්කර්ණ විවෘත වෙති. මෙම නිසා සංස්කර්ණ එය දැනුම් විට සංස්කර්ණ විවෘත වෙති.

අදා... කපුවෙකුට පහර දීම සඳහා ගලක් ඇහිදගන්නා  
විට ම කපුවා ඉඩිලි තොස් අවසන් ය.

සුනාමියට හසු වි සංස්කර්ණ මිය ගියේ නැති තරම් ය.

### නයි පැන්තීම

නයෙක් ගෙදරකට පැමිණෙන විට කරනු ලබන්නේ කිරි දෙන මතක් මිදුලට බැසේ.

'නයිහාම් මගේ නොදුරුවන්ගෙන් වැරදීමකින් ගලක් හරි වැදුණා නම් ඒ ගැන කරනා නොගෙන ඔය කහලයොධිවල්ව  
ඉත්තැනුව ආප් දිහාවක් බලාගෙන යන්න'

යැයි කියන විට නයා පෙනේ කර සේමෙන් සේමෙන් ඇදී යයි. මෙහි දී සහා වශයෙන් ම සිදු වන්නේ සවන්න්දියන් නොමැති නිසා චන් නොභැංගන තායාට ඒ මව පටසන දේ ඇස් ඩුඩක් රෙප නිකරු වි ඇම නොව මවගේ සිරුජරුණ නිකුත් වූ විදුත්‍ය නයාට වැදිම නිසා උරු ඉවත් වි යාම ය. ඒ විදුත්‍ය නිඛුත්‍ය වූයේ පුරුදයාගේ ගක්තිය ගාක පත් මත පනිත වි ගෙඩා වි බිජ ණා ඇට්ටල තැන්පත් වි ආහාර ලෙස ලබාගෙන එම ගක්තිය විදුත් ගක්තියක් බවට පරිපානකය වීමෙනි. කිරි නිබෙන මවකාශේ කිරි ඇති විම සඳහා විදුත් ගක්තියක් අවශ්‍ය ය. ඒ සඳහා මවගේ සිරුර තුළ තැන්පත් වි ඇති විදුත්‍ය එක් රෙස් සං යුතු ය. ඒ සඳහා මව

සිහිවිලි එක් රෙස් කරන එක් රෙස පෙනුකාලට සංස්කර්ණ නිරන එය යුතු ය. ඒ සඳහා කම්පිජනක් ද අවශ්‍ය ය. ඇත් සඳහා එය දරුවා ය. දරුවා මෙනෙහි වන භාජ මේන්ඩානානා නිඛුත්‍ය විට. ඇය රිඹියට බැඳ පටිඵන් මෙන් නොදුරුස්ථාන්... යන විවෘත් සමග ම එක් රෙස් විට විදුත්‍ය රෙරුණේදුම්තය තනා (ගරුම කුර ඉස්මතු කරමින්) තයා වෙත ගමන් කරයි. න්‍යාය සාමාජිකමට එව එ විදුත් ධාරාව දැනී (ස්පර්ශ වී) තයා එකතින් එහා ඉවත් වෙයි. පෙනුව එ විදුත් ධාරාව දැනී.

ගොලියා ප්‍රථමයෙන් ම හේතුවිලට හානි කරන සංස්කර්ණ 9 දෙනා ගෙන්වා ගනී. ඒ සඳහා උපත්‍ය ය හාවිත කරයි. ඒ ප්‍රථමයෙන් ගාක හා සන්න්වි ලෙළාවේ නිනි රිනි භාදිනාත්මිංති. එක සනකු එක ගහක් සමග බෝ විම පාරිවියේ සාමාන්‍ය නිඛුත් බව ගොලියා දනි.

මල්බෙරි ගස - පටිපූවා  
ඡම්බු ගස - තිල් පාට පුංචි සමනාලය

ඒ ඇතුව මේ හානි කරන සංස්කර්ණ 9 දෙනා ගෙන්වා ගැනීමට ගස 9ක් ම සිවුවිය යුතු යි; සංස්කර්ණ ආහාර සඳහා නෑව දැල්ලක් නිවිය යුතු යි. ඒ නිසා ප්‍රි ලංකාවේ හේතා නෑව දු ජනන් විය. (ඒය නෑව දැලි හේතාන් නොවේ.) මේ සඳහා හෙත වර්ග 9ක් විය. කළවම කර හේතා ඉඩිනු ලැබේ. මේ හේත වර්ග ප්‍රදේශයෙන් කළවම කර හේතා ඉඩිනු ලැබේ. මේ හේත වර්ග ම ඒ සංස්කර්ණ 9 දෙනා ප්‍රාදේශයෙන් බොහෝවිට වෙනස් වේ. මේ සමග ම ඒ සංස්කර්ණ 9 දෙනා හේතාට එන පැතර මවන්ගේ පුවදට - ඉවත් පැනක් 27 දෙනා ඉඩිනු ම පැමිණෙනි. මවන් පැතර තරගයේ ද එහා එ ප්‍රන්තන් වහාවට හානි කරන සංස්කර්ණ 9 දෙනා යි.

18. ക്ഷുണ്ണിക്ക വലുവ് പ്രധാനി സ്ഥാപനത്തെ ചൊരും നാലു  
മീറ്റു, മഞ്ഞൽ എങ്കിൽ?

මෙම සත්‍ය වටහාලගන මෙම 'භූත ඉක' පොළේර සේදා යුතුවල ඉඩ අනාදි විගා කිරීම මගින් පොළේර ගැටුපුව විසඳාගැනීමි යි. යටත කළාපයේ දී සේදා යුතු මගින් පමණක් අනාව රාජ්‍ය විම (වියෝජනය) දහ ඕලා බැඳීම (ගුරුත්ව බලය තිසා) යන හෙතු තිසා ද පොළේර විනාශ වේ. එකුවින් එය වටහාලගන ඇවිම විම සකස් කිරීම, වසුන් යෙදීම, කළ යල බැලා ගාලීතැන් කිරීම මැනි ක්‍රමෝපාය මගින් මෙම පොළේර විනාශ විම වළක්වාගත භැංකිය

19. ଅଗ୍ରାରୀକାନ ବା ଅଗ୍ରାରୀକାରୀଙ୍କ ପରିମାଣ କିମ୍ବା ପରିମାଣକାରୀ

୧୮ ପତ୍ର

- ඉල් වැකි : -ඉල් මාස් විභිනා වැඩි ඔහාලාවට තැබූ ගැනී ලදාතදා ඔව් විෂ්පාද පෙන්වරු හමු මාසය පේම් සත්‍ය අනාගත්කාර.
  - මුරුගෙසං වැකි : -එක දිගට අනානුප්‍රති දින සිරයක විභිනා වැකි, පෙරේක එනාගෙයේ දී පහින්හා ගැඹු විෂ්පාද පෙන්වරු.
  - බෙලි මෝර වැකි (මාගම් පත්තුව්) : -අක්ස්ප්‍රතිවිජ් පසු විභිනා සංවිහන වැකි. බෙලි, මෝර පැලුම්හා නිසා මෙනාමින් හැඳින්වුවක් පැත්ත් වශයෙන් ම හේ උක්ටියේය වේ.
  - දුම්න් වැකි : හතර වරින් ම විභිනා වැකි
  - වැකිගම්පල මුක්සාගේ ආසිරිවාදය : ඉංග්‍රීස් විභිනා වැකි.
  - මල් වැයේය : ජනනාවගේ පාශිරවාදය නිසා එයු ගොලයේ ඇති එන කම්පන තත්ත්වයක් නිසා ස්කිය ව හටගන්නා වැයේය.
  - වැකි දුව්ලේල (යිරිපොදු) : මෙම වැයේයට ගොඩ ගෙවීම වැකියිම සිදු කරනු ලැබේ. මද වැඩි නිසා පොලාව අය්දී යාම වලකි.
  - අභන්දා වැකි (මහ වැයේය) : මෙය ඉල් මාසයේ විභිනා වැකි 7 ක් යහා රීඛානදීග මෙර්යාම ප්‍රවාන් විම යදා හත්දා වැයේය වැනි වැකි හැඳින්වීමට, ප්‍රධාන ප්‍රාග්ධන ප්‍රාග්ධන වැයේය වැනි වැකි.
  - හත්දා වැකි : හත් ද්‍රව්‍යක් එහ දිගට විභිනා වැකි. වැකි ප්‍රවාන් විම ප්‍රපාන් ප්‍රාග්ධන ප්‍රාග්ධන වැයේය (මළානාර වැකි).
  - අක් වැකි : ඉංග්‍රීස් ප්‍රධාන වැකි (ඉංග්‍රීස් ප්‍රාග්ධන වැයේය (මළානාර වැකි))

- අකන් වැඩි : අකුණු ගසලින් වහින වැස්සය (සංචාරන වැඩි)
  - මොර සුරකා වැඩි : (මොරගෙයි මෙන් විභාල ලෙස වැඩි වින්දු වැශේමින් වැඩින මහ වැඩි, මොරෝ විව මෙවැනි වැඩි ලැබෙන්නේ මෝපම්වල මැද දී ය, රුහුණ්, මෙවැනි වැඩි ලැබෙන්නේ මෝපම්වල මැද දී ය, රුහුණ්, මැදුරුය්, මොර ඉතුදුන්නේ මෙම කාලයට ය, නොදු කුරුවෙන් ගසවාන් වැශේමින් ගසවාන්නේ (ගසවල තෙත ගතිය රුහුවෙන් දියසෙවිල් බැඳී ඇති නිසාන්) මේ කාලයේ දී යි.
  - වැලැලි වැඩි (උේලි වැඩි) : ඇල්ලන් ඇල්ලට වහින වැඩි, මෙම වැඩි මේර්යම් සහ සංචාරන වැඩි අකර කාලයේ වහින වැඩි මේ, මෙය වැස්සයක් කියා හැදින්වීමට ද තොහැනි ය, වැස්සයට නැවත්තිමට නවාත්තනක් නොයන විටත් වැස්සය නැවත් ඇත, මේ නිසා ගොවියන් මේ වැස්සයන් ගෙවීමට නොවීම මුදුවට අල්ලයි. (මේ වන විට කුණුරුවල සි යාන අවස්ථාව යි.) රේ නිසා ගොවියායෙ අන් ඇත්තේ හරකුන් දක්කීමට ගන්නා නොවීම පමණි, අපෘත වලාකුව කුණුගේ පිඩිල පෙරපෙටා මෙන් කැවේ වලාකුව සේ දිය වෙයි.
  - නා කපන වැඩි : විභාල වැඩි හැදින්වීමට කියනු ලැබේ
  - හබරල නොල හකක් කිල් වෙන වැඩි : ඉල් වැස්සය හැදින්වීමට කියන නමකි, ඉල් වැඩි අවසන් එමට මහ වැඩි 7ක් වහිනු ලැබේ, මේ නිසා හබරල ඇතු 7ක් එක පිට එක තබා ඇල්පුවන් කිල් එමට නරම් මේ වැස්සය ප්‍රබල බා සමහරුන් ප්‍රකාශ කළන් ඇත්ත එය තොගේ, ගැමියා පරිසරම්දියෙකි, පරිසරය අනාවශ්‍ය ආකාරයට විනාශ තොකරයි, වැස්සයට ඉහළීම සඳහා හබරල අත්තක් කපන්නේ ද කළුපනාකාරී එ ය, හබරල අත්ත එක දිනයක ප්‍රයෝගනයට ගෙන විසි තොකරයි, ප්‍රවේශමෙන් වැඩි කාලය හමුර මෙවන තෙක් ම පාවිච්ච කරයි, වැඩි කාලය දිග බැවින් හබරල නොල 7ක් මේ සඳහා කැපීමට පිය

පෙරදි. වැඩි කාලය අවසන් විභ පිටි නොරු ඇත්තායි පේ  
නිල ම අවසන් ය.

- තාත්ත්වයේ සාමාන්‍යයෙන් දෙකුම්පරි කඟ 20ක්  
30ක් අතර එහිනා වැඩි වර්ගයකි. මෙය ඇතුළුවෙනි සි  
ප්‍රකාශ කළත් මෙහි ඇතුළු ස්ථිරුපායක් තැබා. පැත්තේ  
සිරිපොදු වැඩි ය. මෙට්සම් අවසන් ටීඩේ පෙරහිඹිස්සාය,  
මෝසම් අවසන් වූ පසු ගාංඩ්ඛර තාබ්ඩි. ගාංඩ්ඛර  
නිර්ජනාරයෙන් යට වන කඩුවටුල ප්‍රමුණයේ ශ්‍රීලංකාවේ  
ප්‍රමුණයේ මහ කන්නය වගා සිරිමට තොනැකි ය. එ සියා  
කන්න කාලය අවසන් වූ පසු ඇති මින් ටී (පැල නොවන  
තනත්වයට පත් වූ මි) මූත්කැස් ටී ලෙස භූජ්පි, මූත්කැස්  
වගාව කරනුයේ මෙම වැඩි අල්ල ය.



- කදන් පුපුරන වැඩි : ඉංගිරය පවත්ත වී වැඩි ලැබෙන විට කදන් පුපුරා යයි. මෙයට කදන් පුපුරන වැඩි යැයි කියනු ලැබේ. මින් පසු ආරම්භ වන්නේ සංවහන වැඩි ය.

- බිම මල් පිපෙන වැඩි , මෙම වැස්ස ඉඟිරිය අවසන්  
වී වහින වැඩි ය. පොලොලාවේ පූදු රේඛ (දිලිර)  
ක්‍රියාවලිය වැඩි වන කාලය යි. ඉද හිට පූදු ගසනු  
ලැබේ. ඒ නිසා මේ ප්‍රවේශ්‍රාවේ පොලොලාවේ බිම මල්  
බහුල ව ඇතු. ඉදමාලාදු, මිදු වැළියා, මල හිම මල, කි-  
වැල වැනි බිම මල ගම්මානවල පිපෙන ආර ගාරුක  
විම මල ගම්මානයයි ව්‍යාහ්‍යරයයි ආර පිපෙ, මේල  
බිමමල්වලට ඔස්සු බිම මල ඇයි රුන වහැර යේදී  
උරුම් මෝසම් ආරම්භයන් සමඟ ම ව්‍යාහ්‍යරය ඇ

පිටපන නිල තීම මල, පැහැරු විම මල, එම්බුලුව බේම මල රුහි උන යායට පිටපන පහුවන් නොගෙන විමෙක් තීම මල ව්‍යාභිතය ඇල රුහි බවට අනුව සයයන්හා පිළි නිසා ය.

- සිටගෙන ..... සේදුන වැඩි : වැයිකිලි යාමෙන් පසු පිටපිය විමෙ පැවතා වැඩි ඉංගිට මලුවෙන කරම් මහ වැඩි නිසා එවැනි වැඩි සේදුන් යම් අප්‍රසාදයක් නැත්තෙන් ආකාරයක් ප්‍රකාශ කරන සඳහා ගැමීයෝ මෙහෙමින් මේ වැඩි පැදින්වුන.
- රඛ කොළ ඉංදන වැඩි (පෙබරවාරි මය මූල)
- රඛ කොළ සේදුන වැඩි (මාර්තු මය මූල)
- පියුම කෙටි වැඩ්ස : ගොයම් පිදිමට ආසන්නයේ දී ලැබෙන වැඩ්ස වේ
- නිකිණී පාලුව නිකිණී ඉංඩ්රය පැවත්න් එළ වැඩිනා වේ වැඩ්ස නිසා වල් පැලුවීම වැඩි වේ, එම නිසා මෙය නිකිණීපාලුව වේ, මින් පසු වැඩිනා වැකිවලින් ගොවීතැන් ආරම්භ ඇතුළු, තිහාර කුලුව (මුල් කුලුවර) සම්ග කඩින්කඩ වැඩිනා යාවහා වැඩි ආරම්භ වේ.

#### දූෂ්චරිය

- තවම් ඉංඩ්රය : (පොල් පත්‍ර 9ක වේලෙයි, මුහුදේ විලුද යුත් ලැබුලෙයි, භාෂ්චරු (හනස්සයි +වල්ලයි -අගධි නැතැ.)
- නිකිණී ඉංඩ්රය : නිකිණී ඉංඩ්රය පැවත්න් නිකිණී පාලුව නම් වැඩ්ස ආරම්භ වේමෙනි.

සේන් සෙවීමට කුණුරු සෙවීමට තීර වැයිරීමට මෙම වැඩි සහ දූෂ්චර පිළිබඳ ව මතා වැට්ටීමක් තිබිය යුතු බව ඉහා නවීයෙන් ම පැහැදිලි වේ.

ඡෙසක් පෙළාමසාන් මස තීම තොරා  
ඇඟල නිකිණී මස තීම් විරා  
තිහාර මෙහ වැට කොටු සවි කර  
විෂ මස පුරා වුදුරන් පුරු

ගන්ඩි  
ගන්ඩි  
ගන්ඩි  
පුරවන්ඩි

#### සල සල බැලීම හා මුල් කුරුවල

නිරු කරකට සිව්‍යනාය සිට සිංහ පස ඔකා මිවරනායට ද තැපි සම්කා පස ඔකා පරුවා සිව්‍යනායට ද රිල්ල වේ. ජ පාරිවිය 23 / 2ක ගැල වී පරිභුත්වය වැමින් නිරු විට ගමන් කරන නිසා ය, මේම දී දින 365 / 4 ස කාලයක දී) පරිභුත්වය විම නිසා මාරු තු 24 හා සැප්තැම්බර 23 සම්කායට ද ජුනි 21 කරකට සිව්‍යනායට ද අදහුම්වර 21 ඔකා නිවරනායට ද රිල්ල වේ

මෙහි ද ශ්‍රී ලංකාවට නිරු මුදුන විමට ආසන්න ප්‍රකාශ කාලයේ ද (මාර්තු, පැප්‍රේල් හා අප්‍රේල්, පැරිනැලිවර) බැවුරු මුල් ඇදිමට අවශ්‍ය උත්තේර්නායට අඩුව දී විරුණය උත්තේ නිසා තීජ වැඩිරීම පැරණියේ සිදු කළන. මේ සඳහා ප්‍රධාන තැබුවන් නිසා කාලය සොයාගැනීමට (කරුවැලු මුල් ඇදිමට දැඩ්ල වෙයි,) එම කාලයේ අමාවක පෙළ්ස තොදුනිණ. ජ සඳහා මුල් කරුවැලු ලෙස නිරු ලංකාව පසු කොට උතුරට යන තිෂ්ඨ ආසන්නයේ ම භාවන් මුදින් ම ලැබෙන කුදුර ඇදින ඇංඩිය - මාර්තු, පැප්‍රේල්) යල කන්නායේ මුල් කරුවැලු ලෙස ද නිරු දැඩ්ල ගමන් කරන විට ලංකාව පසු කරන විට මා ගන්නාය සඳහා (ඇගෝස්සු : දිනෙන් පසු ලැබෙන පළමු කුදුර - තිහාර ප්‍රාන්තය තිහාර කුලුව නැත්තෙන් එම කන්නායේ මුල් කුදුර ලෙස ද මාද ගැනිණ.

මුල් ඇදිම සඳහා කරුවැලු එංජි න්‍ය විද්‍යාජ්‍යා සත්‍යාචාරී. එමනිසා වැශිෂ්ට කරුවැලු ඇදිනික කාලය මේ සඳහා ප්‍රායෝගිකයට ගැනීමට ගාවිලයේ බිජාලු තැන්න නමුත් එසේ අමාවකක් ම එසේ නොවන බව දැනු තැන්න යුතු ට එංජි රුදුසු ම අමාවක පෙළ්ස දදකී. යලට මුදින් මා ඇංඩිය ද තිෂ්ඨ පිළිසු මිනාර මස අමාවක ද එහෙයන් එම එසේ තැන්න යුතු අම්‍යාන් වන පිට සුරුරයා ශ්‍රී ලංකාව මතට මුදුන වි දී පාස එරුණය පැවැත්‍ර ලංකාවට ඇත්තේ නිසා ය.

କୁତୁଳା ଲେଖି କିର୍ତ୍ତମ

පැරණි ගොවිනැහැ ලාභ ලැබුවේ වියදම් ඇති කිරීමෙහි. 'ක' යනු ඇගන් ගොවිනැහැ කන්හෙට - පලට - නතාවට (කඩියට) වැඩ කිරීමට පැරණියන් විභඳු ගන්නේ ඒ නිසා ප ගොවිනැහැට වියදම් කිරීම පවතින පැරණියන් විභඳු ගන්නේ ඒ නිසා ප ගොවිනැහැට වියදම් කිරීම සවිධානී සහිත කාර්යයකි. විවෘතාත්ම ලාභය කළින් දැනගෙන කළන ශ්‍රී ලංකා සංඛ්‍යාධ්‍යති විසින් ස්ථානාධික විපත් පිළිබඳ කළින් අනාථිකි ගොවිනැහෙට සිදු විය තැකි සවාචාරීක විපත් පිළිබඳ තළින් අනාථිකි ශ්‍රී ලංකා සංඛ්‍යාධ්‍යති විසින් උග්‍ර මූල්‍ය දැන වේලදා මනාදාන ගොවිනැදු' යන ප්‍රකට හිමි උග්‍රයට ය. එම නිසා 'දන වේලදා මනාදාන ගොවිනැදු' යන ප්‍රකට කියමිනා ව්‍යාචාරයන් වි ඇති. එබැවින් යුම්ය සඳහා යන්ත්‍ර පුතු ව්‍යාචාරයන් ව්‍යාචාරයන් විට ම මිනිස් යුම්ය පුවමාරු (අත්තම්) කරගැනීම වෙනුවට තැකි භැම්ම විට ම මිනිස් යුම්ය පුවමාරු (අත්තම්) කරගැනීම විදුගත් වේ. අන්තමට වැඩ කිරීම ගැන ජන ව්‍යාචාර එන ක්‍රියාත්මක මෙයේ ය.

ଅନ୍ଧରେ ଲାଲୁ ଯୋଙ୍କବିଗଲ	ଲାଜିନ୍ଦନୀ
ଅନ୍ଧରେ ଲାଲୁ ଲିଳେ ଦ୍ଵାରି	ବଦିନ୍ଦନୀ
ଅକ୍ଷମ ହାତୁଣ୍ଡି ନାହିଁ ଅର୍ପିଯ	ଦୂରେନ୍ଦନୀ
ମେଦ ଆଏ କୁନ୍ଦିର୍ବୀ ନେବୁମେନ୍ଦ	ଆଶେର୍ନ୍ଦନୀ

ବିନ୍ଦୁ

සංස්කෘතික උත්සවයක් ලෙස ගම්මෙහිව, දෙවාල් මධ්‍යව වසරකට වරක් හෝ දද්වරක් ගමක පවත්වන්නේ වගාචන් යදහා දෙවියන්ට 'භාර' වූණු දේ 'භාර' කිරීමට පමණක් නොව මූල් ගමේ ම ආධ්‍යාත්මික ගත්තිය එකරායි කර ගමේ වගාචන්, මිනිසුන් ආරක්ෂා කිරීමට ගන් (ගමේ ම ගැමියන් අතර විසින් තිබෙන ආධ්‍යාත්මික ගත්තිය එක් කේන්ද්‍යකට ගැනීම) පියලපකි.

ବୋକ୍ ପ୍ରାର

ආධ්‍යාත්මික, අන්තරික්ෂ, හොඳික ආදී සියලු බලවේශයන්ගේ උදෑව යෙගන කාමිකරණය කළ ද සමහර ප්‍රචාර ප්‍රාවල පම්ප නියාල (සෞඛ්‍යාද්‍යාලමේ තැදිනගත නොහැකි ප්‍රචාරා) අනුව ඇති වන තත්ත්වයන්ට මූහුණ දීමට ගාවේයන් විසින් තාවත් කරන

උත් උපක්‍රමයි.

୧୯୧୨ ପରିବାରରେ କୁର୍ରୀ ଏହା ଅନ୍ତରେ, (ଏହା କବା ଦେଇ)

වන්ද ඩි දැක් එනු මකවීම

වත්ත පි කළ එල් කෙටිග

ආකා නි නිත්ත පුද් ගෙවීම

କୁଳାରେ କାହିଁରିନ୍ ପାଞ୍ଜାମର ଯୋଦାତି.

දැඩ තිරිහා කුල්ල වැනිම, කොහු උණුපල හා මායිම් මිනින් පැදුගෙන යැම මායිම් මිසේයන් පත්තිමට මොයුගැනී

කෙමිපහන් විධි

වගාව භාරක්සා කරගැනීම සඳහා කුමන උපතුම යෙදුලත් සුර හෝ පත්‍රපළය විමකින් සතුන්නේ. කැමින්ගෙන සහ දිලිරපලින් භානි විය තැකි ය. මෙය ව්‍යක්තා ගැනීම සඳහා භාවිත කළ ඇත්තරික්හි. භාව්‍යාත්මික, හොඨික යන බලවිශ කැටි කරගත රාජ්‍ය උපතුම කෙම් පහන විධි වේ

ලද මියන්ට නොමක

ఇంకులూ ఆచిలితంగా పెర లనటి ప్రశ్నమ ఉర్కియెన అక్కి  
వెలొవిల గఱులలో వెరిగయెన విభూర ల్రూ అని. - ఆనారిషు వాడు  
ఖాలినా లేవి.) ద్వియ కవికఁ కిల్లిల్లి అణి తీ గఱు అణి అంబ డైపిటి  
ఉత నియు శల్య విధియెన ల్రూ గహను గఱుకి.) గఱు శనర రాశెని  
విధి (షికిలిల్లి గఱు ద్వారానా నియు నాయితిమంస వ్యా విభూర అధి గాన్నిలే  
విధి (షికిలిల్లి గఱు ద్వారానా నియు నాయితిమంస వ్యా విభూర అధి గాన్నిలే  
వెలుగయ తలిన విధి కరడి. - ఆచిరునికి ఏకునియ లంఘిల కిరీతిల  
గఱు ల్రూర్ల ప్రశ్నమెన (ప్రాపిలిషె ల్రూర్ల దైఱాల్లే మానసికి వాడు  
నియు గఱు వీత శక్తు లినునెన ల్రూర్ల ప్రశ్నమెన ఏ లంఘి షికిల రణల్లు  
(ప్రశ్నల షికిల లంఘిల గ్రామలోని పెరుతునెన అణి విభూర అధి లంఘిల అధి

යයි. උබ සිට පහදට ගැලවීලෝත් පහද සිට රහ එතුර උපරිමයන් පොත්තෙන් තැන්පත් වෙයි.) පොතු කැබලි 46ක් (සුරුයා සමකෘත් සිට නිවරතනයට යෑම සඳහා දින 92ක් ගත ඇවි. ගොයම් ගසට මියන්ගෙන් හානි එන්නේ එයින් අධික රහාම් ගෙ පිදුණායින් පසු කාලයේ දැ යි. එම දින ගණන දින 46කි.) ගෙන් මාට්‍රා කුමු පසු කාලයේ දැ යි. එම දින ගණන දින 46කි.) ගෙන් මාට්‍රා කුමු (මහාතික බලය) කුඩාරේ විසිරුවා දුමිය යුතු ය. මෙය මියගේ විස ය.

### කොංගේධිය

කොංගේධිය තුළ ඇති ලද කිසිවෙත් අනාදුනිති. එන් පා ආපද ඇති ගොහුගේ කළර (කුපුටා ඇඟිලට පෙර) බඳින මෙම ගේධියේ ඇති මාශය මොනාවා දුයි දන්නේ වෙද මහනා පමණි. හරකාට සනීප වූ එසු



එම කොංගේධිය ඉවත් ම ගැලවී යයි. එමතක් ගැලවීම තහනම් ය. එබැවින් නොදුන්නා දෙයක් ගැන දන්නා යේ කතා කරන විට අපේ ජන සමාජයේ මෙවැනි කියමන් අසන්නව ලැබේ. 'උඩ දන්න කොංගේධියක් නෑ තිකං කටවහගෙන සිටපෙ.'

### විකිනි පොත්පත

ත්වරය සම්භවය - සිරිල් පොත්තාම්පරුම

A Brief History of Time - Stephen W Hawking

ත්විතය සහ ප්‍රහයෝ - මහකට්ටර මහකට්ටෙස්

පොමළාපටින් අහසට - ගේ ද රස් සුදුසිංහ

විශ්වය විස්මය - ගේ ද රස් සුදුසිංහ

හිරු සද තරු හරි විසිනුරු - එම් ජයරත්න